

ධම්ම අනය වගයෙන් නොවිලයේ බෙඳු දීම පිණිසයි.

## INNER LISTENING



අැතුළතට සවන් දීම  
අජාන් අමරෝ නායක ස්වාමීන්වහන්සේ

පරිවර්තනය  
රාත්‍රි සේනාරෝන රාජපක්ෂ

අධිකිය  
මිතිරිගල නිස්සරණ වනය සංරක්ෂණ මණ්ඩලය

ප්‍රථම මූල්‍ය  
ශ්‍රී. බු. ව. 2556 ව්‍ය. ව. 2015-03-25

Ajahn Amaro

## අැතුළතට සවන් දීම

අජාන් අමරෝ නායක ස්වාමීන්වහන්සේ



ලිතිරා  
© Lithira Printing Industries 2015 5 5  
306, ඇමුලදෙනීය හාලිය, නුගේගොඩ.  
0714521990/0718152131/0711348282  
0112177088/0112835583  
lithira2000@yahoo.com





## පෙරවදින

යිතේ මත්ස්‍යන්කේ කාලේ සහනිසිවෙසු පක්ෂී,  
සනතෙව මූහාරක්ෂාං සා රති පටිහාති මති  
සනමාන සූත්‍රය : සං. නි. 1/14

සිරි (රාත්‍රි) මද්දහනෙහි පක්ෂීන් ඉසුළු ලන කළේහි මහ  
වනය මහත් සේ හඩි නගන්නාක් මෙනි. එය මට  
සිත් පිනවන්නක්ව වැටහෙයි.

බටහිර ලෝකය හඩි ගැන නිතර විවිධ මත පළ කරයි. එසේ  
තිබියදී, ත්‍රිපිටකය ගැවීෂණය කරන විට ඉහත ගාපා රත්නය හමු විය.  
එම සූත්‍රයට අනුව, මහ වනය මහත් සේ හඩි නගන්නාක් සේ දැනෙන  
විට ප්‍රශ්නය නගන දේවතාවා බිය වූ බවක් කියවෙයි. දේවතාවාගේ එම  
ප්‍රකාශයට සර්වයුයන් වහන්සේ දෙන ඉහත දැක්වෙන පිළිතුරු ගාපාවට  
අනුව එය උන්වහන්සේට සිත් පිනවන්නක් වී ඇත. මනුෂ්‍යයෙකු ලෙස  
පිළින කරන සර්වයුයන් වහන්සේ මෙලෙස දේවතාවන්ට පවා බිය  
ඇති වන ප්‍රස්ථතයෙහි සිත් පිනවම් වැඩි වසන්නේ පුදෙකලාවේ  
විවේකයේ අයය භෞදිත්ම දැන්නා බැවිනි.

මේ සූත්‍රයේ කියවෙන එම දේවතාවා මෙන් මෙතෙක් බියක් සේ  
සැලකු මෙම හඩි සිත් පිනවන්නක් බවට පත් කර ගත හැකි වූණි නම්,  
ඒ මේ පොතේ හාස්කමක් නිසා නොව ඔබගේම විෂ්ලේෂ රැඩිකල්වාදී  
වින්තනය නිසාමය.

එසේ නැතිනම් පොත නැවත නැවත කියවන අතර දිගටම හාවනා  
කරන්න. එවිට ඔබටත් එම වෙනස නොබේ දිනකින්ම වැටහෙනු ඇත.

මෙම පොතේ කර්තා පූජ්‍ය අමරෝ ස්වාමීන්වහන්සේ මේ  
පරිවර්තනය පිළිබඳව තම සම්පූර්ණ සහයෝගය ලබාදෙමින්, සිංහල  
පායකයා කෙරෙහි දියානුකම්පාවෙන් ඒ ගැන සිය මහත් සතුට පළ  
කළහ. අපද ඒ පිළිබඳව - එනම් සිංහල පායකයාට ලැබුණ මේ අත්වැල  
පිළිබඳව - මේ ස්තූති පූර්වක සටහන තබන්නේ ලක්දීව බුදු සසුන  
වෙනුවෙනි.

මේ පොත පරිවර්තනය කරන ලද්දේ රාණී රාජපක්ෂ මහත්මිය  
විසිනි. වින්සන්ට් හලහකේන්, කමල් ඇමුල්දෙණිය යන මහත්වරුද  
මෙහි ලා උපකාරී වූහ. කමල් මහතා මේ කෘතිය තම ලිතිර මුදණාලයේ  
මුදුණය කමල් ඉතාමත් උනන්දුවෙනි.

සියල්ලන්ම මෙම හඩි (නිභඈ හඩි) හරහා පුදෙකලාව විවේකය  
හඳුනාගනින්වායි ගාසන දියාවෙන් යුතුව පතමි.

**ලක් බුදු සසුන බැබලේවා !**

මෙමතියෙන්,

උ. ධම්මූලි හිමි

16. 04. 2015





## තථාගතයන් වහන්සේගේ ශ්‍රීන්ද්‍රතා විහරණය

රමණීයා වත් භූම්භාගා, පාසාදිකොට වනසමෙකා, නදීව සංඛ්‍යා සෙකකා සුපතික්‍රියා රමණීයා, සම්භා ව ගොවර ගාමො. අලේ වතිදී කුලප්‍රූහාස්‍ය පධානත්තීකස්‍ය පධාන යා ති.

භූම්භාගය රමණීයය. වනලැංඡල ප්‍රසාදුරුහාකය. සුදු වැළි තලා ඇති මනා තොටු ඇති රමණීය නදියද ගලා බසින්නිය. භාත්පස ගොදුරු ගමද වෙයි. ප්‍රධන් කරනු කැමැති කුලප්‍රූහුයකුට ප්‍රධන් විරෝධ පිණිස මෙය සුදුසුය.

ම.නි. 1 - අරියපරියෝගන සූත්‍රය

තස්‍ය තේ එතං ආනන්ද, සුස්සුතං සුගහිතං. සුමනසිතං සුපධාරිතං. ප්‍රබෝහාං ආනන්ද, එතරහි පි සුදුස්සුතාවිහාරෙන බහුලං විහරාමි.

ආනන්ද, එකාන්තයෙන් ඔබේ ඇසීම නිවැරදි වෙයි. දැරීම නිවැරදි වෙයි. මනා කොට මෙමෙහි කරන ලද වෙයි. මනා කොට විමසන ලද වෙයි. ආනන්ද, මම පළමුවත් දැනුත් සුදුස්සුතා විහරණයෙන් බහුල කොට වසම්.

ම.නි. 3 - තුළ සුදුස්සුත සූත්‍රය

එකස් වරිතං සෙයෙයා නාත්‍රී බාලෙ සහායතා  
එකො වරෙ න ව පාපානි කයිරා අමෝයුසුයෙකා  
මාත්‍ර රක්ෂා ව නාගොති

එකලා තුවහුගේ හැසීරීම ග්‍රේෂ්‍ය වෙයි. බාලය කෙරෙහි සහාය භාවයක් නැත. අල්පෙර්තස්පුකට ආරණ්‍යයේ වාසයට පැමිණී ග්‍රේෂ්‍ය මාත්‍රයා සේ එකලාව හැසීරන්නේය.

ම.නි. 3 - උපක්කිලේස සූත්‍රය

ඉවතාමහං හික්බවේ, තෙමාසං පතිසල්ලයිතුං, නමහි කෙනවි උපසංඛම්තතෙන් අජුණුතු එකෙන පිළිස්පාතනීහාරකෙනා ති.

හික්ෂ්‍යනි, මම තෙමසක් තනිව වසන්නට කැමැත්තෙමි. පිණ්චාතය රගෙන එන එකකු හැර අන් කිසිවකු විසින් නොඩුමිය යුත්තෙමි වෙමි.

සං.නි. 5 I - දුතිය විහාර සූත්‍රය; සං.නි. 5 II - ඉව්‍යානංගල සූත්‍රය

ආනන්ද ස්වාමීන් වහන්සේ :

යසම්. ආවුෂේ සමය හගවා සාමං සෙනාසනං සංසාමෙකා පත්‍ර විවරමාදාය අනාම්පෙකාවා උපයාකේ අනුපලෝකෙකාවා හික්බු සංස එකා අදුතියා වාරිකං පක්‍රමති එකාව හගවා තසම්. සමය විහරිතුකාමා හොති. න හගවා තසම්. සමය කෙනවි අනුබන්ධතෙන් හොති ති.

ඇවැත, යම් කිලෙක භාග්‍යවතුන් වහන්සේ සේනාසන සාග්‍රාම තබා පානු සිවුරු ගෙන, උපස්ථායකයින් නොඅමතා හික්ෂ්‍ය සංසයා අපලෝකනය නොකාට පැය්වාත් ගුමණයකු නැතිව තනිව වාරිකාවට බැස යන සේක්ද, එකල භාග්‍යවතුන් වහන්සේ එකලාවම වසනු කැමැති සේක. එකල්හි යම් ම කෙනකු විසින් භාග්‍යවතුන් වහන්සේ උපබඳිය යුතු නොවේ.

සං.නි. 3 - පාරිලෙයසක සූත්‍රය

භාරද්වාජ බුජ්මණ : (තථාගතයන් වහන්සේට)

ගලීරුජපෙ බහුශේරවේ වනෙ සුදුස්සුදං අරජුණං විජනං විගාහිය, අනිජුද්මානෙන ඩිතෙන වගුනා සුවාරජපාං වන හික්බුක්‍රියායසි.

න යතු හිතා න පි යතු වාදිතං එකා අරණ්දු වනමසසිතා මුති, අවෙෂරජපාං පටිහාති මං ඉදා යදෙකකා පිතිමනා වනෙ වසේ.

ගුමණයෙනි, හිස් තු, ජනයාගෙන් තොර තු අරණ්සයට පිවිස, ගැමුරු ස්වහාව ඇති, බොහෝ සෙයින් බිය එළවන මේ වනයෙහි නොසැලෙන ස්ථීර තු මනහර සිරුරින් යුත්තිව එකාන්තයෙන් සුන්දර ස්වහාව ඇතිව දාන කරහි.

යම් තැනක හි ගැයුම් නැද්ද, යම් තැනක වැයුමක්න් නැද්ද, එබදු වූ  
මේ වනයේ (සරවඳ) මුත් තෙමේ පුදෙකලාව වන සේනාපන ඇසුරු  
කරයි. යම් හෙයකින් එකලාවම තුළ සින් ඇතිව වනයෙහි වසයිද, ඒ කරුණ  
පුදුමයක් සේ මට හැගෙයි.

සං. නි. I - බූහමණ සංශෝධනය - කයිනාර සූත්‍රය

(අජ්‍යාන් අමරෝ ස්වාමීන්වහන්සේගේ අනුමැතිය ඇතිව,  
පරිවර්තිකා විසින් අලුතින් එකතු කරන ලදී.)



## පට්‍රුන

පිටුව

ඇතුළතට සවන් දීම	1
ඇතුළත නාදය සහ එය සෞයාගන්නා ආකාරය	1
සමාධියේ ආකාර දෙක	2
නාදය සමථ භාවනාවට උපකාරයක් ලෙස	3
නාදය විපස්සනා භාවනාවට උපකාරයක් ලෙස	4
නාදය ඔබේ සිතුවිලිවලට ඇහුමිකන් දීමට උපකාරී වෙයි.	6
නාදය, ඉන්තතාව සහ තත්තාව	7
නාදය සහ අතම්මයතාව - මතස තුළ ලෝකය දුකීම	11
නාදය විවිධ ක්‍රියාකාරකම් හා දැඩි සේ සම්බන්ධ වෙයි.	13
නාදය - මෙමත්‍ය වර්ධනය වීම	15
නාදය සක්කාය දිටියිය විනිවිද දුකීමට උපකාරී වෙයි.	17
නාදය සහ ප්‍රශ්න කිරීම	18
නාදයෙහි ස්වභාව ලක්ෂණ	20
නාදය පාරහොඟිකන්වයේ සංකේතයක් වශයෙන්	21
නාදය ප්‍රකාශයට පත් වන විවිධ කුම	22
බහුලව අසනු ලබන ප්‍රශ්න	24
අදාළ ගුන්ථවල උධාත	43
ආශ්‍රිත ගුන්ථ	47



## අැතුළතට සවන් දීම

බෝද්ධ හාටනානුයෝගීන්ට ඉතා පුරුෂ හාටනා කුම ගණනාවක් ඇත්: ග්වසනයෙහි රිද්මය කෙරෙහි සතිය පිහිටුවන ආනාපාන සතිය, යම් සක්මන් පථයක දෙපැත්තට සක්මන් කරන විට තබන පාදයේ ස්ථිරය කෙරේ සතිය පිහිටුවන වංකුමණ හාටනාව (සක්මන් හාටනාව), “බුද්-යේ” වැනි යම් මන්ත්‍රයක් සිතින් නැවත නැවත මෙනෙහි කිරීම. මේ සියල්ලම සකස් කර ඇත්තේ මේ වර්තමාන මොහොත කෙරෙහි, මේ වර්තමාන යථාරථය කෙරෙහි අවධානය තරයේ පිහිටුවීම සඳහා යොමු කිරීමට උපකාරවත් වීමටයි.

මෙම වඩාත් ප්‍රච්ඡාත හාටනා කුම සමග යන, රට සමාන කාර්යයක් ඉටු කළ හැකි තවත් හාටනා කුම රාජියක් වෙයි. ඒවායින් එකක් “අැතුළතට සවන් දීම” හෙවත් “අැතුළත නාදය පිළිබඳ හාටනාව” හෙවත් සංස්කෘතයෙන් “නාද යෝග” යනුවෙන් හැඳින්වෙයි. මේ පද සියල්ලම යෙදෙන්නේ “නිහඹ බවේ හඩි”, “නාද දිවනිය” යන කුමය පුහුණු කිරීම පිළිබඳවය. “නාද” යනු “ඁබිද” යන අරුත දෙන සංස්කෘත පදය මෙන්ම “කිසින් නැ” යන අරුත දෙන ස්ථාන්දේශී ව්‍යවහාරයයි. එය සිත් අදනාසුළු, අහඹු ලෙස සැබැඳූ අරුත් දෙන සහසිද්ධියකි.

**අැතුළත නාදය සහ එය සොයාගන්නා ආකාරය.**

මේ නාද දිවනිය යනු උච්ච ස්වරයෙන් යුක්තව අඛණ්ඩව ඇසෙන අැතුළත නාදයකි. ඔබ ඔබේ ගුවණයට අවධානය යොමු කළ පසුව, ඔබ අවට ඇති ඁබිදවලට සැලකිල්ලෙන් ඇහුම්කන් දී සිටියෙන් උච්ච

ස්වරයෙන් යුක්ත අඛණ්ඩ දිවනියක් - අගක් නැති, මුලක් නැති (white noise\* වැනි) නාද කදුම්බයක් - පසුක්මින් දියුලන පුරුෂ ඇසෙන්තට වෙයි.

එය වෙන් කොට හඳුනාගෙන රට අවධානය යෙදවීය හැකිදියි බලන්න. ඒ පිළිබඳව විවිධ මත පහළ කරන්නටවත් හරියටම ඒ කුමක්දියි මෙත වන්නටවත් දැනට අවශ්‍ය නැතු. ඩුදෙක්ම ඒ කෙරෙහි අවධානය යොදන්න. ඒ මෙය අැතුළත කම්පනය හඳුනාගත හැකිදියි බලන්න.

ඒ අැතුළත දිවනිය ඇසීමට ඔබ සමත් වේ නම්, රට ඇහුම්කන් දීමේ සරල ක්‍රියාව තවත් හාටනා කුමයක් ලෙසට ඔබට හාටිත කළ හැකිය. එයද ආනාපානය ලෙසින්ම සතිය පැවැත්වීමේ කරමස්ථානයක් කරගත හැකිය. ඩුදෙක්ම ඔබේ අවධානය රට යොමු කර ඔබේ සම්පූර්ණ සතිමත් බව එයින් පිරෙන්නට හරින්න.

**සමාධියේ ආකාර දෙක.**

හාටනාවේ ඒකාදී හාටය හෙවත් සමාධිය යනු “යම කාල සීමාවක් තුළදී සතිමත් බව මුළුමනින්ම පුරවාගන්නා මානසික අරමුණක්” හෙවත් “යම තනි අරමුණකට සිත ඒකාග්‍ර කරගෙන සිටීම” යයි විස්තර කළ හැකිය. මේ අනුව සමාධිය යනු විත්ත ඒකාග්‍රතාවයි. එහෙත් මේ ඒකාග්‍රතාව එකිනෙකට වෙනස් ආකාර දෙකකින් ක්‍රියා කරයි. පළමුකොට, එය “ඉවත් කරවන ලක්ෂණයක්” සේ අපට සැලකිය හැකිය. එනම්, එය යම් තනි දෙයක් කෙරෙහි ඒකාග්‍ර වී අනෙක් සියල්ලම බැහැර කරයි. ඒ අනුව මෙම පළමුවන ආකාරය දැඩි පැවු එල්ලයකි. එය හරියට ආලෝකය සකස් කළ හැකි විදුලි පන්දමක ආලෝක කදුම්බය එක් තනි ලක්ෂණයකට නාභිගත කරන්නා මෙනි. මේ සම්පූර්ණයෙන් (නිසළ බවේ, ගාන්ත බවේ) පදනම වේ.

\* නැම සංඛ්‍යාතයකම ගබා තරංග එකතු වීමෙන් සැදුණ ඒකාකාරී දිවනි සංකලනයක්. (නිද: පුසර නොකළ ගුවන් විදුලි යන්ත්‍රයකින් ඇසෙන ඒකාකාරී දිවනිය) මෙවැනි white noise දිවනි සංකලනවල කිසිදු සන්නිවේදනයක් ගැබූ වී නොමැත - පරිවර්තකා

සමාධියේ දෙවන ආකාරය හොඳුන්ම විස්තර කළ හැකි වන්නේ “අැතුළත් කරගන්නා ලක්ෂ්‍යය” යනුවෙනි. එනම්, එය සම්පූර්ණ වර්තමාන මොහොතම භාවනා අරමුණ බවට පත් කරගන්නා විස්තීර්ණ සතියකි. මෙහිදී වර්තමාන අත්දැකීමේ ඇති සියලුම අංග අැතුළත් වන පරිදී “ඒකාගු වීම” කුමයෙන් පැතිර යාමට සලස්වනු ලැබේ. එවිට පෙර කි විදුලි පන්දම ප්‍රාථමික ආලෝක කදුම්බය විහිදෙන සේ සකස් කර භාවිත කරගන්නා වැනිය. එවිට දිප්තිමත්ව ආලෝකවත් වූ තනි ලක්ෂ්‍යයක් වෙනුවට, වර්තමාන මොහොතේ ඇති විවිධ අරමුණු සියලුම වසාගෙන සති ආලෝකය පැතිරි යයි. මේ විපස්සනාවේ පදනම වේ.

අැතුළත නාදය ඇසුරින් භාවනා කිරීමේ ඉතාම හොඳ වාසියක් නම්, මේ සමාධි ආකාර දෙකම - බැහැර කරන කුමය මෙන්ම අැතුළත් කරන කුමයද - පිළිබඳව නාදයට පහසුවෙන් උපකාරී විය හැකි වීමයි.

### නාදය සමඟ භාවනාවට උපකාරයක් ලෙස.

අප දන්නා සමස්ත අවකාශය පුරාම මේ අැතුළත දිවනිය පැතිරෙන්නට සලස්වමින් අපට එය මූල කරමස්ථානයක් බවට පත් කරගත හැකිය. අපි අනෙක් සියලුම - සිරුරට දැනෙන සංවේදනා, අපට ඇසෙන ගබඳ, උපදාන සිතුව්ල ආදය - අපේ දැනුම් මායිමේ කෙළවර, අපේ රැවිකත්වයේ ඇතුම මායිම්වල තබාගැනීමට හිතාමතා සැලකිල්ලෙන් යුතුව යෙදෙමු. ඒ වෙනුවට අප අැතුළත ඇති නාදයෙන් අපගේ අවධානයේ එල්ලය මූල්‍යත්වාන්ත් පිරෙන්නට ඉඩ හරිමු. මේ ආකාරයට එය සමඟය නොහොත් මානසික ගාන්ත භාවය ඇති කරගැනීමට කෙළින්ම උපකාරී වෙයි. අපේ අවධානය පාලනය කිරීමටද ඒ මගින් ඒකක්ද භාවය, අවල බව භා ස්ථීර බව පිහිටුවාගැනීමට උපකාරවත් වන තනි අරමුණක් ලෙස වර්තමානය වෙත අවධානය ඒකාගු කරගැනීමටද හරියටම ආනාපානය තරම්ම අපට නාදයත් යොදාගත හැකිය.

### නාදය විපස්සනා භාවනාවට උපකාරයක් ලෙස.

සිත පහසුවෙන් මේ මොහොතේ විවේකි වන ලෙස ස්ථායී අවල ස්වභාවයක් ඇති වන තරමට අැතුළත දිවනියට අවධානය යොමු කරගෙන සිටියහොත් අපට ඒ අැතුළත දිවනිය පසුබිමට තල්ල වී යාමට සැලැස්වය හැකිය. එවිට එය අනෙක් සියලු ගබඳ, ගාරීරික සංවේදන, මනොභාව සහ අදහස් නිරුපණය වන තිරයක් මෙන් වෙයි. එනම්, එය අපේ අත්දැකීම්වල අනෙක් කොටස්වල රටා නමැති විතුපටය පුද්ගලය වන තිරයක් මෙන් වෙයි. එහි ඇති සරල බව භා සමරුපී බව නිසා එය ඉතා හොඳ තිරයක් වේ. එය සිතෙහි උපදාන අනෙක් දේවලට බාධා නොකරයි. අවුල් නොකරයි. ඒ අතරේම එය ඉතා පැහැදිලිව තිබේ. එය විතුපටයක් පෙන්වන, මදක් පැල්ලම් සහිත හෝ පැහැදිලි තිරයක් වැනිය. ඔබ අවධානයිලි නම්, ආලෝකය යොදා රුප පෙන්වන තිරයක් ඇති බව ඔබට පෙනෙයි. එවිට එය “මේක මේ විතුපටියක් විතරයි. මේ රුප පෙන්වීමක් විතරයි. මේ යථාර්ථය නොවෙයි” කියා ඔබට සිහිපත් කරවයි.

මේ ආකාරයට, දිවනිය ඔහෝ පසුබිමේ තිබෙන්නට ඉඩ හැරීමට අපට පුළුවන. එසේ තිබෙන නිසා එය යමක් සිහිගැනීමට උපකාරී වෙයි. “අපායි, මෛවා පුදෙක්ම සංඛාර විතරයි - ඉපදෙමින් නැශේමින් තියන විත්ත සංස්කාර විතරයි. සියලුම සංස්කාර දුක් සහිතයි - සඩ්බේ සංඛාර දුක්බා. යමක් සකස් වී ඇත්තාම්, ඒක ‘දෙයක්’ නම්, ඒක ‘යමක්’ නම්, හරියටම එහි අනිත්‍යතාව තුළම, හරියටම එහි ‘යම් බව’ තුළම දුක්බ නමැති ස්වභාවය ඇත. ඒ නිසා රීට නොඇලෙන්න. එහි නොපැවැලෙන්න. එය තමා බවට පත් කර නොගන්න. එය තමාට අයත් යයි නොගන්න. අප කවුදයි නොසිතන්න. සියලුල යන්නට හරින්න” යයි මෙනෙහි කිරීමට උපකාරී වෙයි.

මේ අනුව සැම සංස්කාරයක්ම - ගාරීරික සංවේදනයක්, දේශීයනයක්, රසක්, ගන්ධයක්, මනොභාවයක්, ප්‍රීති සුබයක් හෝ වෙනත් ඕනෑම දෙයක් - හිස් බවද අප සතු නැති බවද වටහාගැනීමට දිවනිය උපකාරවත් වෙයි. තවද, ඒ කිසිවකට නොඇලී මධ්‍යස්ථා බවක් භා තිරවුල් සතියක්

පවත්වාගැනීමටත් වර්තමාන මොහොතේ නිරවුල්ව යෙදි සිටීමටත් එය උපකාරවත් වෙයි.

මේ අතරතුර, ගලා එන හැඟීම් සමූදාය, ගෝරයේ බර, අපේ ඇශ්‍රුම්වල ස්ථරය, මනෝභාව ධාරාව, වෙහෙස, සැකය, අවබෝධය, ප්‍රබෝධක ආවේග අශ්‍රිත විවිධ දේ තොකඩව දැනෙයි. එසේ තිබියදීත් එමනෝභාව, හැඟීම් සහ සිතුවිලි රටා සියල්ලම මැද පැහැදිලි මධ්‍යස්ථා බවකින් යුතුව තොජැලි සිටීමට ඇතුළත දිවතිය උපකාරී වෙයි.

එය අවධානයිලි සතිමත් ගුණයකින් යුතුව හදවත සන්ස්ක්‍රිත්ව තිබීමට උපකාරී වෙයි. අත්දැකීම් සමූදාය ලබාගෙන්නේත් එය වටහාගෙන, එහි නිස්සාරත්වය, එහි හිස් බව හා එහි හරයක් නැති බව හඳුනාගෙන එය අත්හරින්නේත් මේ අවධානයිලි සතිමත් ගුණයමයි.

ඒ අතරේ, හැම දෙයම ධර්මය බව - හැම දෙයක්ම ස්වභාව ධර්මයේ ප්‍රකාරයක් පමණයි - එනවා, යනවා, වෙනස් වෙනවා, එපමණයි - කියා අපට සිහිගත්වමින් ඇතුළත දිවතිය දිගටම පසුවමින් ගලා යයි. අප විසින් වර්ෂ ගණනාවක් තිස්සේ අන්තර්යානයෙන් දැන සිටිය යුතුව තිබුණේ වී වුවද අපේ අයිත මතක, අපේ මනෝභාව සහ සිතුවිලි, අපේ ගාරීරික අපහසුතා හෝ රුවී අරුවීකම් අපට අයිත යයි අපේ පොරුෂයට සම්බන්ධ කරගැනීමෙන් හටගන්නා වියවුල නිසා අපට අමතක වී ඇති සත්‍යය මෙයයි.

උපන් දා පටන් ලැබූ අත්දැකීම් සියල්ලට ඇලිගෙන සිටීමේ පිඩිනය නිසා අපේ අවධානය අවුල් වෙයි. සිත මෝභනය වෙයි. වික්මිප්ත වෙයි. එසේ වුවද එම මෝභනය බිඳ දුම්මට, ඒ වඩිය කෙළවර කිරීමට, සිතුවිලි හා මනෝභාව ගලන අපුරු ඇති සැටියෙන් දැනගැනීමට - එන, යන, වෙනස් වන, සිය කාරිය ඉටු කරන ස්වභාව ධර්මයේ රටා පමණක් බව දැනගැනීමට - නාදය යොදාගන්නට අපට පිළිවන. එවා අප තොවේ. අපේ තොවේ. එවාට කිසි විටෙකත් අප ඇත්තටම තාප්තිමත් කළ තොහැකිය. තවද එවා තික්ෂණ බුද්ධියෙන් දුටු විට එවාට අපේ බලාපොරාත්තු කඩ කරන්නටද තොහැකිය.

නාදය ඔබේ සිතුවිලිවලට ඇශ්‍රුම්කන් දීමට උපකාරී වෙයි.

ඇතුළත දිවතියට සවන් දීම ඔබේ විධීමත් හාවනාවේ අංගයක් බවට පත් කරගත් පසුව, ගුවන අරමුණකට සවන් දීම ඔබේ සිතුවිලිවලට හා මනෝභාවවලට උපකාරී වන අපුරු පෙනෙන්නට වෙයි.

විවිධ ආකාරයෙන් බලන කළ අපේ විතරක මනස් නිහා දෙබිල්ලද නාද දිවතියේ ඇති දීප්තිමත් කාන්තිමත් උව්ව ගුමුණුම්ව කරමිම අරථ විරහිතය. එවාත් භුදෙක්ම විතරක මනස් සංකල්පමය රටා සේ සකස් වූ කම්පන රාජියක් පමණකි. තොකඩව දිගින් දිගට මුණු මුණු ගා ගලන කම්පන ධාරාවක් පමණකි. මේ අනුව, ඇලිමෙන් හෝ අපේ බවට පත් කරගැනීමෙන් තොරව අප දොළ පාරකට, විසිරෙන ජල කරණිකාවකට හෝ කුරුලු රංචුවකගේ මිහිර නාදයට සවන් දී සිටින ආකාරයේම තිදහස් බවකින් යුතුව, ඇලිමෙන් හෝ අපේ බවට පත් කරගැනීමෙන් තොරව අපේ සිතුවිලිවලට් සවන් දී සිටීමට අපට ඉගෙනගත හැකි වෙයි. ඒ වනාහි අපේ සිත තුළ ඇති මුණු මුණු ගා ගලන ජල ධාරාව විනා වෙන යමක් තොවේ. මහ ලොකු දෙයක් තොවේ - කලබල වීමට, කරදර වීමට හේතුවක් තොවේ.

ඉතින් මේවා කියන්න නම් හරි පහසුයි. එත් අපේ දේවල් කෙරෙහි තොදුමුණු ලෙස විසිකෘතව සිටීමේ තැකැරුවක් අපට ඇත - එසේ තොවේද? අපී අපේ කජාවලට ඉතා ආභා කරමු - විශේෂයෙන් අප ගැන දේවල්: අප කළ භෞද වැඩි, අප කළ නරක වැඩි, සිහි කටයුතු දේ, අනුවේදනීය දේ, පසුතැවෙන දේ, අපට කරන්ට ඕනෑ දේ, අප කරන්ට අපේක්ෂා කරන දේ, අපට සිදු වෙනවාට බය දේ, අප ගැන අනුන් සිතන දේ....

මේ ආදරණීය රටා සියල්ලම මමායනය ප්‍රකාශයට පත් වන ආකාර වේ. "මම", "මා" සහ "මාගේ" යයි මුළු ජ්විතය පුරාම සිතීමේ පුරුදී ප්‍රකාශ වන ආකාර වේ. පාලියෙන් මේවා "අහංකාර" හෙවත් "මම යයි සැදීම" සහ "මමංකාර" හෙවත් "මගේ යයි සැදීම" යනුවෙන් හැඳින්වෙයි.

මෙවා ආත්මවාදයේ ප්‍රධානතම ලක්ෂණ වේ. අපේ අවධානය සිකල්පවල බල පුදේශය කර ඉතාම දක්ෂ ලෙස හා තැවත තැවතත් යොමු කරවන්නේද ඉක්තිති සිත අයාලේ දුවචන්නේද මේ ඇඛුබැහිකමිය. යම් කථාවක “මා” සිටී නම්, වඩා දුරස්ථර කථාවලට වඩා එය ඉතාම ප්‍රියජනකය. මෙය අසීමිතව ස්වාභාවික වූ කරුණෙකි. අප සියලුදෙනාගේම මූලික ඇඛුබැහියෙකි.

මේ අනුව, විපස්සනා හාවනාවෙන් වැඩි වශයෙන්ම කෙරෙන්නේ හරියටම මෙයමයි. අප අත්දකින සිතුවිලි තුළ “මම සාදන”, “මගේ යයි සාදන” ඇඛුබැහිකම් හඳුනාගැනීමට ඉගෙනීමයි. අහංකාර යන්නෙහි වවනාර්ථය “මම - බවින් නිරමාණය වූ” යන්නයි. මමංකාර යන්නෙහි වවනාර්ථය “මගේ - බවින් නිරමාණය වූ” යන්නයි. සැබැං විපස්සනාව යනු මේ ඇඛුබැහිකම් හඳුනාගැනීම සහ “මගේ” කථාන්තරය කෙරේ නොඇලි සිටීමයි. එහි ගුනාත්මක හා නිස්සාරත්මක දැක, එය අත්හැර දැමීමයි.

### නාදය, ගුනාතාව සහ තථාව\*.

කුමන සම්ප්‍රදායට අයත් වුවත් බොඳු යෝගීඟු ත්‍රිලක්ෂණය - අනිත්‍ය, දුක්ඛ, අනාත්ම - හොඳින් දතිති. මෙවා ඉහිද තැසෙසනසුලු සියලුම අත්දකීම්වලට පොදු සර්ව සාධාරණ ලක්ෂණයි. විපස්සනා හාවනාවේ ඉතාම සර්වී ලක්ෂණය නම්, මෙවා දැක දැන හඳුනාගැනීමයි.

කෙසේ වුවද, සියලු සීමා බන්ධන සහ පිඩිනවලින් සිත මුද්‍රා පීමට මේ ආකාරයෙන්ම යොදාගත හැකි තවත් සර්ව සාධාරණ ලක්ෂණ කිහිපයක් ඇත. මෙවායින් දෙකක් තරමක් දුරට යුගල වශයෙන් ත්‍රියාත්මක වේ. ඒ නම් ගුනාතාව හා තථාවයි. ගුනාතාව යන පදය සැදී ඇත්තේ සම්මුති ලෝකයක් “නැත” යන ප්‍රකාශයෙනි. “මං මෙක විශ්වාස කරන්න යන්නෙන නැ. මෙක හිස්, බොල්. ඇතුළේ මොකන් නැ. මෙක කිසි සේත්ම සැබැංක් නොවෙයි.”

\* Suchness (එහෙවි බව යනුවෙන්ද යෙදේ.) - පරිවර්තිකා

දකුණු අත වම් අත සමග ගැලුපෙන්නේ යම් සේද, “තථාව” යන්න “ගුනාතාව” සමග එපරිද්දෙන්ම ගැලුපෙයි. කෙසේ වුවද, ගුනාතාව යන සහායක පදයට වඩා වෙනස් අර්ථයක් දෙන තථාව යන පදය විශ්වය “අැත” යන අර්ථයෙන් සැදුණකි. මෙහි සිතුවිල්ලක්, මලක්, කන්දක් වැනි වෙන් වී පවත්නා එක් තනි සන දෙයක් නැතත් මෙහි යම් දෙයක් - සියල්ලටම යටින් ඇති, ඒ ඇතුළත මුළුමතින්ම පැනිරගෙන ඇති, වැළඳගෙන ඇති, අන්තර්ගත වී ඇති පරම යථාර්ථයක් වෙයි. “තථාව” යන වවනය එම පරම යථාර්ථයේ සත්‍ය ස්වභාවය මැනවින් දක්වයි. තථාව අවබෝධ කිරීම යනු තත්ත්වගත නොවූ ස්වභාවයද මරණයෙන් විමුක්ත බව හෙවත් අමත ධර්මයද අවබෝධ කිරීම සහ එය තමා තුළ අන්තර්ගත කරගැනීමය.

දක්ෂණ දේශවල බොඳු සම්ප්‍රදායට අයත් පාලි ත්‍රිපිටකයෙහි ගුනාතාව ගැන කියන විට එහි සාමාන්‍ය අරුත “ආත්මයන් ගුනා සහ ආත්මයකට අයත් දෙයින් ගුනා” යනුයි. එහෙත් සියලුම දේශවල හරයක් නැති ස්වභාවයද එයින් දැක්වෙයි. ඔබ ඇතුළතට සවන් දී නාද දිවනිය කෙරේ යොමු වීමේ දක්ෂණය වර්ධනය කරගත් කළේහි, මේ ගුනාතා ආකාර දෙකම - එනම්, අත්දකීන්නා සහ අත්දකින දෙයත් “මම” සහ මා නොවන දෙයත් යන දෙවාගේම ඇති ගුනාතා ආකාර දෙකම - වටහාගැනීමේ ඔබේ හැකියාව ඉතා විශාල වශයෙන් වර්ධනය කිරීමට රට පූඩ්වන.

සැහෙන්නට අවල ස්ථීරසාර ආකාරයෙන් නාද දිවනියට සවන් දීමට ඔබ සමත් වී, එහි රිදී වැනි දියුලන ස්වභාවය නොක්ව ඇති විට ඉහත කී “මම”, “මා”, “මගේ” පදනම් කරගත් ආකළේප සහ සිතුවිලි සියල්ලේම හරයක් නැති බව හඳුනාගැනීම පහසු කිරීමට නාදය සමත්ය. එය පා වෙන පෙන බුඩුවල ඇතුළත හිස් බව අපට පැහැදිලිව දක්වන දීප්තිමත් ආලෝක කදම්බයකට සමානය.

මේ ආකාරයටම අපට ඇසෙන, අප දැකින, ආස්ථාණය කරන, රස බලන, පහස ලබන සියලුම දේවලදී මතසේ උපදින ස්මරණ, සැලසුම්, මත්ස්‍යාච්චාව, අදහස් ආදියද යනුවෙන් අප අත්දකින සියලුම අරමුණුවල, ඒ සියලු විත්ත වෙතකින් රටාවල, නිස්සාර හාවය පැහැදිලිව විදහා දැක්වීමට තාද ධිවනිය උපකාරී වෙයි. සර්වයුයන් වහන්සේ එය මෙසේ දැක්වූ සේක:

1. "රුපය පෙන පිඩික් වැන්න,  
වේදනාව දිය බුබුලක් වැන්න,  
සංඛාව මිරිගුවක් වැන්න,  
සංස්කාර කෙසෙල් කදක් වැන්න,  
වික්ද්‍යාණය මායාවක් වැන්නයි  
ආදිව්‍යවන්දු වූ බුදුරජාණන් වහන්සේ විසින් දක්වන ලදී.
2. "යමෙක් එය නුවණීන් දකීද,  
යම් යම් පරිද්දෙන් එය සිතාද,  
නුවණීන් පිරික්සාද,  
එපරිද්දෙන් හිස් වුවක් බොල් වුවක් වෙයි."

(සං.නි. බන්ධ සංයුත්තය,  
ලේන පිණ්ඩුපම සූත්‍රය, 245-247 පි.)

සියලු අත්දකීම්වල තථාව සිහිපත් කරගන්නටත් අපට උපකාරී වීමට තාද ධිවනියට පුළුවන. මේ ධර්මතා පරස්පර විරෝධී යයි කෙනෙකුට පෙනිය හැකි වුවද, මෙවා එකිනෙකට අනුපුරක යයි කිම වඩා තිවැරදිය. ඔබ නිහඹ බවේ ධිවනියට ඕනෑකමින් සවන් දී සිටිමින් සතිමත් බවේ ඇතුළත අවකාශය එයින් පිරි යාමට සැලැස්වුවහොත්, එහි ප්‍රබල ප්‍රාණවත් ගුණය සහ එහි අරුළී සාරවත් ප්‍රශ්න බව, තථාවෙහි ගුණය අත්තර යානයෙන් ප්‍රබලව සිහිගන්වන්නක් වෙයි. ඇතුළත ධිවනිය ඔබට

වැළම්වෙන් ඇතා, ආපසු තථාව පෙන්වනු සඳහා "ඒ....." යයි හෝ "මෙ....." යයි අඩිමිතව හඩ නගන්තා වාගේය.

තථාව එහි තීතාර්ථයෙන් ගත් කල, සංකල්ප ඇසුරින් හරියටම දැක්වීම අපහසුය. ගුණය කරගත නොහැකි තෙනසරිතික ගුණයක් ඒ තුළ ඇති හෙයින් එය තොපැහැදිලි හෝ සැබැං තොවන දෙයකියි පෙනිය හැකිය. එහත් මෙහි ඇති උත්ප්‍රාසය වන්නේ එය තථාවෙහි අත්තවයා කොටසක්ම වීමයි. සර්වයුයන් වහන්සේ තමන්වහන්සේ ගැන සඳහන් කිරීමට සාදාගත් වවනය වූයේ "තථාගත" මයි යන්න ඉතාම වැළගත් කරුණකි. එහි අර්ථය නම් "තථාවට පැමිණී තැනැත්තා" හෙවත් "තථාවට ගිය තැනැත්තා" යනුයි (අවස්ථානුකුල අර්ථ තිරුප්පණයට අනුව). මේ අනුව "තථාව" යන වවනයෙහි සිතට හසු තොවන යම් අර්ථයක් ඇතැයි පෙනෙනත් එය එහි සැබැං ගුණයක්ම බවද එය මූලික යථාර්ථයක් හගවන බවද අප විසින් වටහාගත යුතුය.

මෙය ගණීත ලෝකය සමග - සාණ එකෙහි වර්ගමුලය සමග - සංසන්දය කළ හැකිය. යම් පුරුණ සංඛ්‍යාවක් එම පුරුණ සංඛ්‍යාවෙන්ම ගුණ කළ විට පිළිතුර ලෙස සාණ එක (-1) එන අත්දමේ පුරුණ සංඛ්‍යා තාත්ත්වීක සංඛ්‍යා ලෝකයෙහි තොමැතැ. එවැනි සංඛ්‍යාවක් ඇත්තෙනන්ම පැවතුණී නම්, පුරාණ කාලයේදී සොයාගනු ලැබේ 18 වන සියවසේදී ගණීතයෙන් විසින් දියුණු කරන ලද අත්දමේ සිත් අදනාසුලු විවිධාකාර හවුනා හෙළි වන්නට තිබුණි.

මෙය තථා ලෝකයේ නැති, කාල්පනික ස්වභාවයක් පමණක් ඇති සංඛ්‍යාවක් වුවද ධිවනි ඉංජිනේරු විද්‍යාවේදී යොදාගන්තා කලා - මාරු දේළක නිර්මාණයේදී තවමත් අත්තවයා වන බවත් පරිගණක රුප නිර්මාණය, රෝබෝට විද්‍යාව, සංඛ්‍යා සකස් කිරීම, පරිගණකයෙන් ආකෘති නිර්මාණය කිරීම, කක්ෂීය යාන්ත්‍ර විද්‍යාව ආදි ක්ෂේත්‍රවල මෙය බහුලව හාවිත වන බවත් දැකීම සිත් අදනාසුලු කරුණකි.

මෙයින් අදහස් වන්නේ, හරියටම තථාව මෙන්ම මෙයද ගුහණය කරගත නොහැකිකක් ව්‍යවත් සැබැඳී ලෝකයෙහි විද්‍යා දැක්විය හැකි පැහැදිලි ස්වභාවයක් එට ඇති බවය.<sup>1</sup>

### නාදය සහ අතම්මයතාව - මනස තුළ ලෝකය දැකීම.

පැවැත්ම පිළිබඳ තුන්වන, මේත් වඩා සූක්ෂ්ම ලක්ෂණයක් "අතම්මයතා" යනුවෙත් හැඳින්වෙයි. මෙහි වචනාර්ථය "එසින් හට නොගත්" යනුයි.

ඉතුළතාව සහ තථාව යන ගුණ පිළිබඳව සලකා බලන විට "මම වෙමි" යන අභ්‍යන්තරයේ හෙවත් අස්ම්මානයේ හිස් බව දැකිය හැකි තත්ත්වයේදී පවා, උපාදානයේ සූක්ෂ්ම අංශ මාත්‍ර ඉතිරි වී තිබිය හැකිය. එනම් "මම" යන සංයුත කොහොත්ම පැහැදිලි නැති විටදී පවා පුද්ගල තිශ්‍රිත දැනුමකින් "වාස්තවික ලෝකයක් ඇතු" යන අදහස් එල්බගෙන සිටිය හැකිය. එහිදී "මෙය" යන හැඟීමද දිගටම තිබිය හැකිය; "එය" යන්නක් දන සිටීමක් එවිට අදහස් වෙයි. මෙහිදී තථාව පැත්තෙන් "ඇතු" යයි කිමක් හා ඉතුළතාව පැත්තෙන් "නැතු" යයි කිමක්ද ඉන් අදහස් වෙයි.

අතම්මයතාව යනු ඒ මූල්‍ය ක්ෂේත්‍රයම වසා දුම්මකි. " 'එය' කියා දෙයක් නැතු" යන තීක්ෂණ දැනීම එයින් ප්‍රකාශ වෙයි. එවිට අත්දැකින්නා සහ අත්දැකින දෙය වෙන් වෙන් වූ දෙකක්ය කියා දැකීමේ මායාවද විවිධ ප්‍රපාව යම් ප්‍රුෂ්‍රකින් මූලිකවම එකිනෙකින් වෙනස්සය කියා දැකීමේ මායාවද සැබැඳුවම විනාශ වෙයි.

මේ තීක්ෂණ දැනීම දියුණු කරගැනීමට ප්‍රායෝගික මට්ටමින් ඇති එක් මගක් නම්, පහත දැක්වෙන අන්දමට යම් සරල මෙනෙහි කිරීමක් සමග නාද ධිවතියට සවන් දී සිටීමයි.

මනස ඇත්තේ ගැරිය තුළ යයි සිතා සිටීමට අඟේ නැමුරුවක් ඇත. ඇත්තෙන්ම නම් අප එය බලන්නේ වැරදි පැත්තවය. ඇත්ත වශයෙන්ම සිරුර ඇත්තේ මනස තුළය. ගැරිය ගැන දැනුත් මේ පෙර

ඉනැම කාලයකදීත් අප දැනගෙන ඇති සියල්ලක්ම දැනගෙන ඇත්තේ මනස නමැති නියෝජිතයා හරහාය. මෙයින් අදහස් වන්නේ හොතික ලෝකයක් නැති බව නොව, අපට නිසැකවම කිව හැකිකේ ගැරිය පිළිබඳ අත්දැකිම හා ලෝකය පිළිබඳ අත්දැකිම හටගන්නේ අපගේ මනස තුළ බවයි යන කාරණයයි.

මේ සියල්ලක්ම සිදු වන්නේ මෙහිය. මේ "මෙහි බව" නියම වශයෙන්ම හැඳුනාගෙන ඊට අවදි වූ පසු, ලෝකය අපගෙන් බාහිරව වෙන්ව ප්‍රවතින්නකියි යන විශ්වාසය නැති වී යයි. මුළු ලෝකයම අප තුළ දරාගෙන ඇති බව අප වචනාගත් කළ, එහි "ඇති" බව \* හා එහි "අන් සේ" \* බව විමසා බලා හමාරය. එවිට එහි යථා ස්වභාවය හඳුනාගැනීමට අපට වඩාත් හොඳින් හැකියාව ලැබේ.

ඇතුළත ධිවතියට සිත යොමු කර ඉක්තිත් "ලෝකය තීයෙන්නේ මගේ මනසයයි. මගේ ගැරියත් ලෝකයත් තීයෙන්නේ නිහඹ බවේ ධිවතිය සම්පූර්ණයෙන්ම පැතිරි තියන, මේ අපි සතිමත්ව සිටින අවකාශය තුළයි" කියා පුදෙක්ම මෙනෙහි කරන්නේ නම්, සිතන්නේ නම්, කළේ යාමේදී එය දාජ්වී කොණයේ වෙනසක් ඇති කරයි. මේ ආකාරයට දේවල් දකින විට ඔබේ ගැරිය, මනස හා ලෝකය යන සියල්ල යම් සම්මතයකට පැමිණෙන බව ඔබට හිටිහැරියේ වැටහෙයි. ක්‍රමවත් පරිපූර්ණතාව පිළිබඳ අවබෝධයක් හටගනියි. කම්පනය වන නිහඹතාවේ හදවත තුළ ලෝකය සමතුලනය වෙයි.

අතම්මයතාව\*\* යනු "එය කියා දෙයක් නැතු. ඇත්තේ මෙය පමණයි" කියා දැනැගැනීමට ඔබ තුළ ඇති ගුණයයි. ඉක්ති මෙහි සත්‍යතාව අවබෝධ වූ කළේ "මෙය-බව" සහ "මෙහි බව" පවා පර්පරුනා වෙයි. නාද ධිවතිය තිබීම, එවැනි පර්යාලෝකයක් වචනාගැනීමට සහ

\* thing - ness සහ other - ness

\*\* අතම්මයතාව - තන්නා මාන දිවිධී වශයෙන් ඇලිමේ හෝ මක්කුණා නොකිරීමේ ස්වභාවය; දිවිධී සූත මූත වශයෙන් නොඇලීම; රහතන්වහන්සේ පිළිබඳව අතම්මය යයි යෙදේ. (කටුකුරුන්දේ සූත්‍යනන්ද ස්වාමීන්වහන්සේගේ "නිවන් නිවීම" දේශන මාලාවේ 537, 565, 678, 679 යන පිටුවල දැක්වෙන විග්‍රහය අනුව.) - පරිවර්තනකා

පවත්වාගැනීමට ඔබට උපකාරී වෙයි. සෑම විටම බාහිර ලෝකයට යාමටත් ආගුව ධරුවල පිටාර ගැලීමට හසු වීමෙන් ඒ අනුව ලොකික ආශාවල අතරම් වීමෙන් මනස කුළ ඇති පුරුදේ සෙමෙන් සෙමෙන් නැති වෙයි. ඔබ තුළ සූච්‍යායක සන්තාප්තිකර භාවයක්ද ඇතුළත සංහිතියාවක්ද දියුණු වෙයි. හදවත ඉතා පහසුවෙන් අවුරුදුන් අප බෙහෙවින් අතරම් කරවන, වියවුල්වල පටලවන බලවත් උද්ධේශවලින් ඔබ නිදහස් වන්නෙහිය.

අසහනයට හේතු වන ඉතාම සූක්ෂ්ම ඇඛ්‍යාහිවලින් ගැලීමෙන් අත්දැකින්නා සහ අත්දැකින දේ යයි ද්වයතාවක් ඇතැයි තදින් මුල් බැසගත් මුළාවල දෝංකාර දීම් නිසසල කිරීමෙන් අතම්මයතාව අපගේ හදවතට පිහිට වෙයි. ඒ නිසසල සංහිතියාව ඔබේ හදවත තුළ මෙන්න මේ අවබෝධය උපද්‍රවයි: ඇත්තෙන්ම පවතින්නේ ධරුමයෙහි පරිපූර්ණ භාවය, පරිපූර්ණ අවකාශය හා සන්තාප්තිය පමණකි. මෙය හා එය, අත්දැකින්නා සහ අත්දැකින දේ ආදි වශයෙන් පෙනෙන ද්වයතා මූලික වශයෙන්ම අර්ථගුණයය.

**නාදය විවිධ ක්‍රියාකාරකම් හා දැඩි සේ සම්බන්ධ වෙයි.**

විධීමත් පර්යාක භාවනාවේදී නාද දිවතිය කෙරේ අවල අවධානයක් පවත්වාගෙන සිටීමට ඔබ සමත්ව විට එය සක්මන් භාවනාවේ කොටසක් ලෙසද යෙදාවිය හැකිය. දෙනෙන් ඇරශෙන සිටියන් වංකුමණ පරියේ දෙපැන්තට සිරුර තොකඩ ගෙන් කරමින් සිටියන් නාද දිවතිය සියල්ල වසා පැතිරශෙන ඇති අයුරු ඔබට හැගෙනු ඇත. එය සෑම විටම ඔබේ සියලු අත්දැකීම් වසා පැතිරශෙන ස්ථීරසාර ලෙස පසුව්මේ පවතිමින්, ඔබේ සතිමත් බව තුළ මේ සියල්ල ගැන ඔබ දැනුවත්ව සිටින බව ඔබට සිහිපත් කරවයි. ගේරය සහ ලෝකය ඇත්තෙන්ම පවතින්නේ මනස කුළය.

මෙසේ වඩාත් විවිධාකාර ඉන්දිය ආරම්මණ අතරේ නිහඩ බවේ දිවතිය කෙරෙහි අවධානය පවත්වාගැනීමේ කොළඹය වැඩි වත්ම,

එය සියලු අවස්ථා තුළදීම වාගේ ලබාගත හැකි බව ඔබට පෙනෙයි. ඔබේ සතිය වඩාත් සවිමත් හා ස්ථීර වෙයි.

ඔබ වේදියේ ඇවේදින විට, ඔබේ දරුවන් සමග සෙල්ලම් කරන විට, විධායක රස්වීමකට සහභාගි වී ඉත්තා විට, ආහාර ගන්නා විට, පෝලිමක සිටියදී, ගුවන් යානාවක යදීදී, යහළවන් සමග පිළිසඳුරක යෙදෙදීදී, රැජපාහිතිය බලදීදී, ලිජියක් ලියදීදී, මැණියන් බලන්නට ගොස් සිටියදී..... එපමණක් තොට රථවාහන ගබද, ක්‍රියාත්මක කළ දුම්බල් කියතක්, විදුලි බුරුමයක් ආදී තියුණු ගොරහැඩි සේෂ්‍යා මැද පවා ඔබ ඇශ්‍රුමකන් දී සිටින් නම්, එය දිගටම එහි ඇත. එසේ නම්, සතියට හා සම්පූර්ණනයට ආධාරකයක් ලෙස හැම විටම එය අපට යොදාගත හැකිය.

තවද, මේ ආකාරයට දේවල් නියම පර්යාලෝකයෙන් දැකිය යුතු බව අපට සිහිපත් කරවීම සඳහා එය හාවිත කරන විට, අප කරන කාර්යයේ වඩාත් සංවේදීව යෙදීමට එය උපකාරී වෙයි. එය වඩා භෞදින් කිරීමට අපගේ අවධානය ඒ කෙරෙහි වෙනම යොමු කරවීම අනවශ්‍ය බවක්ද කෙසේ හෝ පෙනෙයි. රට අමතරව, විවිධ ක්‍රියාකාරකම් සහ කටයුතු මැද රට අවධානය යෙදු විට, තමා ගැන ඔනැවත වඩා සළකා කටයුතු අවුල් කර තොගෙන ඒ කටයුතුවල යෙදීමේ හැකියාවද ඔබට ලැබෙයි.

ඒවිතයේ අප්‍රමාණ සිද්ධීවලට හා අත්දැකීම්වලට ඇඛ්‍යාහිකම් සහ දැඩි පෙළඳීම් ඇශ්‍රුරින් අන්ද ලෙස ප්‍රතික්‍රියා දක්වනු වෙනුවට, සතිමත්ව ස්වභාව ධරුමයේ නියාමවලට අනුකූලව ප්‍රතිචාර දක්වීමට ඔබ ඔබට අවස්ථාවක් දෙන්නෙහිය. අප වැඩිදෙනෙකු තරයේ සිර වී සිටින, කෙළවරක් නැතිව නැවත නැවතන් හටගන්නා දැඩි පෙළඳීම් සහ පසුතැවීලි කෙරෙන් මිදිමට ඔබට හැකි වෙයි.

**නාදය - මෙමතිය වර්ධනය වීම.**

එවැනි බාධාකාරී පෙළඳීම්වලින් හදවත නිදහස් කරගැනීමට උපකාරී වීමෙන් විවිධ ක්‍රියාකාරකම් සහ කටයුතු මැද යහගුණවලට

ආධාරක වීමටත් අමතරව, කරුණාව සහ මෙත්‍ය පූඩුවා දියුණු කිරීමටද නාද ධිවනිය යොදාගත හැකිය. අප පොදුවේ ලෝකය සමග ප්‍රතිචාර දක්වන හා ක්‍රියා කරන ආකාරය සලකා බලන විට, වර්ධනය කරගත යුතු ඉතාම උසස් හා උපකාරවත් ගුණාග මෙවාය.

ලත්තර දේශවල බොද්ධ සමප්‍රදායෙහි කුවාන් සිං බෝධිසත්ත්වයින් හෙවත් අවලෝකිතේශ්වර මෙත්‍යෙහි ප්‍රතිමූර්තිය ලෙස සැලකීම මෙහිදී වැදගත්ය. මේ නමෙහි අර්ථය “ලෝකයේ ධිවනිවලට ප්‍රතිචාර දක්වන තැනැත්තා” යනුයි. මේ අර්ථයෙන් ගත් විට එය සැබැඳු මෙත්‍යෙහි මූලය ඇත්තේ කොහිද යන්න ප්‍රබලව දක්වන්නකි. මෙත්‍ය යනු බොහෝ කොටම “දුක් විදින සත්ත්වයාට උපකාරී වන දේ කිරීම” යයි අප ආකානියක් තනාගත හැකි ව්‍යවත්, කුවාන් සින් යන නම (සහ පහත දැක්වෙන පරිදි ඇත්තෙන්ම කුවාන් සින් විසින් නිරදේශීත හාවනා කුමය) මූලික හරය වශයෙන් දක්වන්නේ ලෝකයෙහි දේවල් පවතින ආකාරය හාරුතැනීම සහ රීට අනුව හැඩැගීමය. ඉක්බිති ඒ විෂ්ලවකාරී කාරුණික පිළිගැනීම වෙතින් කුවාන් සින්ගේ අත් දහසටම ක්‍රියාත්මක විය හැකිය.

බෝධිසත්ත්ව උතුමාගේ ස්වලක්ෂණ යනු, අප පුහුණු විය යුතු ආකාර මොනවාදයි දක්වන ආධ්‍යාත්මික සංකේතයකි. ඇතුළත ධිවනියට සවන් දීමේ අභ්‍යාසය අපේ ජීවිත තුළට මෙත්‍ය ඇතුළත කරගැනීම සඳහා අපට යෙදවිය හැකිය. තිහඹ බවේ ධිවනියට හදවත විවෘත කොට අනෙක් සියලුම දේවල් අත්හැරිය විට, අපට මේ වර්තමාන මොහාත ගැනත් එහි ඇති සියලුම දේ ගැනත් සම්පූර්ණයෙන් සතිමත් වී, බුද්ධීමත් ලෙස අවධානයීලි විය හැකිය. ඒ සතිමත් අවදී බව හරහා නිර්මල හදවතේ තිස්‍ය මෙත්‍ය සහගත ස්වභාවය අවදී වෙයි. ඉක්බිති ඒ මෙත්‍ය සහගත ආකල්පය අප අවට සිටින සත්ත්වයින් වෙත පැතිරෙයි. රීට අමතරව, ඇහුමිකන් දීමේ ඩුඩු පුහුණුවම අප අනෙක් ඇත්තන් සමග සම්බන්ධ වන ආකාරය කෙරෙහි බලපායි. නාද ධිවනියට සවන් දීමේ අපට පහසු වන අපුරු

ඉහතදී විස්තර කරන ලදී; බැලුවාම අනෙක් පුද්ගලයින්ට සවන් දීමෙහිදීන් එය එතරම්ම එලදායී ලෙස ක්‍රියාත්මක වෙයි. කරුණාව සහ මෙත්‍ය යන දෙකටම ඉවසීමත් පිළිගැනීමත් බෙහෙවින් අවශ්‍යය. සවන් දීමට පුහුණු වීම යනු ඒ ගුණාග උපදාව හැඩැගීමේ යෙදෙන ප්‍රබල කුමයකි. ප්‍රතිත්‍රියා නොදක්වා, ආසක්ත නොවී, ප්‍රතික්ෂේප නොකර, එපා වීමෙන් විභාවෙන් තොරව යම් අයකුට ඇත්තටම සවන් දීම යනු කළාවකි. ලාලිතායකි. යම් අයකු කියන දෙය උකහාගැනීමත් මෙහිදී එය මුළුමනින් පිළිගැනීමත් ඔහුටද ඔබටද කරන ආයිරවාදයකි.

වඩා පුද්ගල් මට්ටමකින් ගත් කළ, මෙත්‍ය සහගත අවධානය පිළිබඳ මේ ආකල්පය, ලෝකයේ ගබඳවලට ඇහුමිකන් දීම තෙක් අපට ව්‍යාප්ත කළ හැකිය. එවිට සියලුම සත්ත්වයින් සහ ඔවුන්ගේ දුක් පිඩා ඇතුළත් කරගැනීමට හදවත පුහුණු වෙයි. මෙහිදී ඉතා වැදගත් වන්නේ, මෙය ඩුදෙක්ම සිද්ධාන්තමය වශයෙන් වැළඳගැනීමක් පමණක් නොවිය යුතු බවයි; අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයේ සවන් දෙනු පමණක් නොව හිස්, අත් හා නොත්ද කොඡලුයෙන් යුත් කුම මහත් රාජියක්ද යොදති. ඒ ආකාරයටම අපද මුළු ලෝකයම වෙත අපේ හදවත් මෙත්‍යෙහින් යුතුව සුසර කළ විට, ඉතා ප්‍රායෝගික නිශ්චිත ප්‍රත්‍යක්ෂ අයුරින් පිහිට වීමට අවශ්‍ය ක්‍රියා සහ වවන ඉදිරියට එයි. මීට සමාන ලෙසකින්, එනම් ඇලිමෙන්, විරැද්ධ වීමෙන් හෝ විභාවෙන්, එපා වීමෙන් තොරව නිහඩ බවේ ධිවනියට සවන් දීමට පුහුණු වීමෙන් අපි අපගේ හදවතට අති උතුම් අභ්‍යාස්ථානයක් වූද ලෝකය ඇති සුන්දරව ආලෝකවත් කරන්නා වූද කරුණාව සහ මෙත්‍ය තමැති ආකල්ප වර්ධනය වන සාපු මාවතකට එළමෙමු.

**නාදය සක්කාය දිවිධිය විනිවිද දුකීමට උපකාරී වෙයි.**

එවැනි අපරිමිත ආකල්පයකට ඇති ප්‍රධානතම බාධකය නම් අපට ඩුරු පුරුදු කරදරකාරයා වන සක්කාය දිවිධියයි. එහෙත් මොයනය

නිරමාණය කරන මානසික පුරුද්ද සහ රේට නිරන්තරයෙන් පුනර්ජ්වනයක් දෙන තොමැකිය හැකි උද්වේග සෞයාගෙන හැඳිනගැනීමට අපට වාසනාවට මෙන් ඇතුළත දිවනිය - නාදය - පිහිට කරගත හැකිය.

එවැනි මැඩිගත තොහැකි උද්වේගවලින් හදවත මූදාගැනීමට උපකාරී විය හැකි එක් මගක් නම්, ඔබේ නම අරමුණු කොට ගෙන භාවනා කිරීමයි. ඇතුළත දිවනියට සවන් දීමට එක මොහොතක් ගනීමින් මෙය පටන්ගන්න. මනස පැහැදිලි වී විවෘත වී හිස් වන තුරු රේට සිත ඒකාග්‍ර කරගන්න. ඉක්තිය ඔබේ නම සිත තුළින් ඔහෝ කියන්න. රේ කලින් ඇති නිහඹ බවේ දිවනියට, ඉක්තිය ඒ තුළ ඇති නිහඹ බවේ දිවනියට, ඉක්තිය ඔබේ නමේ ගබිදය පසුපස ඇති නිහඹ බවේ දිවනියට, අවසානයේදී ඔබ නම නැවත කියු පසු ඇති නිහඹ බවේ දිවනියට සවන් දෙන්න. "අ - ම - රෝ", "සු-සන්", "පෝ-න්". ඒ දිවනිය ගෙන දෙන්නේ කුමන ස්වභාවයක්දී බලන්න. හගින්න. ඒ අපට ඉතා ඩුරු පුරුදු, ඉතා සාමාන්‍ය, ඔබේ නමේ ගබිදය පමණකි. එය සිතේ නිහඹ බවට වැළුණ විට සිදු වන දෙයද එවිට ඇත්තටම හැගෙන හැරී දෙනෙන හැටිද පොඩි වෙනසකටත් එක්ක බලන්න. එය අප තුළ උපදවන ගුණයත් එය අප දෙස අප බලන අන්දම විශේෂ ආකාරයකින් වෙනස් කරන හැටිත දකින්න. එය සීමා බන්ධන සියල්ල ලිහිල් කරයි. ඒ නම සහ ඒ ඩුරු පුරුදු අකුරු, ලෝකයේ ඇති ඉතාම අරුම පුදුම විකාර තිමුවුමක් ලෙස පුදුමයට මෙන් හඳුසියේම අපට හැගෙන්නට පුළුවන. හදවත තුළ යම් කම්පනයක් ඇති වී අන්තර ඇශානයෙන් මෙසේ සිතෙයි - "සැබැ දේකට මෙකෙ තියන සම්බන්ධය මොකක්ද?" සාමාන්‍යයෙන් අපගේ නම යයි සිතාගෙන යොදන වචනය ඇත්තටම බැලුවාත් මුළුමනින්ම අපුද්ගල ගුණයක් බව ඒ මොහොතේදී අපට හැගෙයි. පුදාවේ මෙවැනි පැහැදිලි විවෘත අවකාශයක් තුළ අපේ නම උච්චාරණය කිරීම, ගලා හැලෙන දිය ඇල්ලක් මත ආලෝක කදම්බයකින් ඒ නම ලියන්නට කැත්

කිරීමක් සේ හැගෙනු ඇත. ලිවීමට යොදාගන්න දෙයකුත් නැත. ලියන්න මතුපිටකුත් නැත.

මේ අභ්‍යාසය මඳක් සිත් සසල කරවන, එසේ වුවද මහත් උත්කර්ෂවත් නිදහස් බවක් උපදවන අත්දුකීමක් විය හැකිය. අප නිදහස් කිරීමට ඇත්තටම ඒ කටයුත්තට ඉඩ දුනහොත් අප තුළ ඉතිරි වන්නේ විමුක්තියේ රසය හා වේගයෙන් පතිත වන දිය ඇල්ලේ නාදය පමණකි.

### නාදය සහ ප්‍රශ්න කිරීම.

නාදය බාගධා වඩාත් ස්ථුත් ලෙස යොදාගත හැකි තවත් මගක් නම්, සක්කාය දිවියේ අඛ්ඛිකීම් දක දුන ක්ෂය කිරීම සඳහා ප්‍රශ්න කරන කුමයක් භාවිත කිරීමය.

නැවතත් නිහඹ බවේ දිවනියට සවන් දෙන්න. අවධානය තිරසර වන ලෙස රේට සිත ඒකාග්‍ර කරගන්න. මනසට හැකි තාක් නිහඹ වන්නටත් අවධානයිලි වන්නටත් ඉඩ දෙන්න. ඉක්තිය මේ ප්‍රශ්නය අසන්න - "මම කවුද?"

ප්‍රථමයෙන්ම නිහඹ බවේ දිවනිය ගුවණය කරන්න. ඉක්තිය ප්‍රශ්නය තැන්න. රේට අවධානය යොමු කරන්න. "මම කවුද?" යන මේ ප්‍රශ්නය අව්‍යාජ ලෙස අසන විට සිදු වන්නේ කුමක්දී දැකගන්න. අපි පැහැදිලි ලෙස වචනයෙන් පිළිතුරක්, සංකල්පමය පිළිතුරක් අභේක්ෂා නොකරමු. එහෙත් දුන් පරතරයක් - අප ප්‍රශ්නය ඇසීමෙන් අනතුරුව, වචනයෙන් පිළිතුර, සංකල්පමය පිළිතුර ලැබෙන්නට පෙර කෙටි පරතරයක් තිබෙන බව දැකගන්න. "මම කවුද?" "මම කොහොම කෙනෙකද?" යයි අප ඇත්ත වශයෙන්ම අසන විට එක මොහොතකට විරාමයක්, හිඩිසක් ඇති වේ. ඒ විරාමය තුළදී හදවත සහජ පුද්ධිය යොදවයි. පුද්ගලයක් හැටියට අප ගැන අපම සාදාගෙන ඇති - ගැහැනියක්, පිරිමියෙක්, මහල්ලෙක්, තරුණයෙක් ආදි වශයෙන් අපම සාදාගෙන ඇති - පුරුව තිගමන සැක කිරීමට දැන් හිඩිසක් ඇත.

පොදුගලික විස්තර සියල්ල ගො එමට පෙර "ආ!" යයි තවතින එක මොහොතක් එයි. මද හිඩිසක්, ලැංගිලක් හටගනීයි. "මම කවුද?"

එ ප්‍රශ්නය කෙළවර වූ පසු, පිළිතුරු එන්නට පෙර, ඇති එ හිඩිස තුළ ඔබේ අවධානය රැඳුන්න හරින්න. එ හිඩිසෙහි, එ අවකාශයෙහි ඔබේ අවධානය නිසලව තබන්න. මක් නිසාද යත්, සැබැම අරුතින් ගත් කළ එ ප්‍රශ්නයට පිළිතුර මනසේ තිහඩ බවයි. එ විවෘත, අවධානයිලි, අහිස්ස්කරණය නොකළ ප්‍රකාශි අවකාශයෙහි විවේකිව නිසලව සිටින ලෙස ඔබේ මනසට ඉඩ දී දෙදේරයවත් කරන්න. මන්ද යත් එ මොහොතේදී සත්කාය දාෂ්චිරයට බාධා පැමිණෙයි. මමායනය උපද්‍රවන සාමාන්‍ය ඇඛ්ඛාහිකම් අවුල් වෙයි. ඒවා වැරදි බව ඔප්පු වෙයි. මමායනය උපද්‍රවන ඇඛ්ඛාහිය අතටම හසු වෙයි. කැමරා ඩිල්පියා සැශවෙන්නට කළින් හිටිහැරියේම කැමරාව ඔහු වෙතට හැරෙවිවා වාගේය. එය අහිස්ස්කරණය නොවූ, තත්ත්වගත නොවූ ප්‍රකාශි මොහොතයි. මනස අවධානයිලිය. සන්සුන්ය. දිප්තිමත්ය. එහෙත් මමායනය ගැන හැඟීමක් නැත. එය පුව්‍යෙක් ලෙසින්ම සරලය, ස්වභාවිකය. අවධානය එ තුළ, එ සමග, විශාම වීමට ඉඩ දෙන්න.

මද වේලාවකට පසුව පයේ වේදනාවක්, ගමන් කරන මෝටර රථයක ගබඳය, නාසයේ කිතියක් ආදී වඩාත් ඩුරු පුරුදු ඕනෑ එපාකම් ගො එන්නට වූ කළේහි, සත්කාය දාෂ්චිරයේ අංග නැවත එකට එක් වන කළේහි, සිත අවධානයිලිව එකාගු කරගෙන නැවත නාද ධිවතියට එන්න. එය ගුවණය කරන්න. නැවත "මම කවුද?" යන ප්‍රශ්නය නගන්න - එසේ කරන්නේ කුතුහලයේ, යථාර්ථයේ කවුලව නැවත විවෘත කර සත්කාය දාෂ්චිර තමැති පෙනු බුබුල එක මොහොතකට පමණක් කිදුරු කරනු පිණිසය. එ පෙනු බුබුල අප දේවල් දෙස බලන ආකාරය තව දුරටත් අපැහැදිලි නොකරන විට, විකෘත නොකරන විට, සත්කාය දාෂ්චිරය ඇද හැලෙන විට, ඇති ස්වභාවය කෙබඳුයි බලන්න. දැන් මෙහි ඇත්තේ කුමක්ද? එ ඇඛ්ඛාහියට බාධා කළ විට ජීවිතය කොහොමද?

ඔබේ නම අරමුණු කොට ගෙන භාවනා කරන විට මෙන්ම මේ අභ්‍යාසයය බියපතක මෙන්ම සැනසිලිදායකද විය හැකිය. එහෙත් අපට මේ හැඟීම දෙකින් එකකින්වත් නොකැලීම් සිටිය හැකි නම්, ඩුමෙක්ම වර්තමානය දැකිමින් අවධානයෙන් ඔහේ සිටිය හැකි නම්, අපට අවබෝධ වන්නේ - මහා නින්නාද නාවන නිහඹ බවේ වැළඳගැනීම තුළ එකට එක් වූ නිරමල බව, ප්‍රහාවත් බව හා සන්සුන් බවයි. මූලික ප්‍රකාශියයි. ආයිස්වාදිත සරල බවයි.

### නාදයෙහි ස්වභාව ලක්ෂණ.

නාද ධිවතියෙහි විවිධ ලක්ෂණ තුළ ප්‍රයෝගනවත් ආධ්‍යාත්මික ගුණ අන්තර්ගත වේ. ඒවායින් සමහරක් ආනාපානයෙහි සතිය පිහිටුවීම කරමිම - බාගදා රේට් වැඩියෙන් - මිනැං විටෙක ලබාගත හැකි, එතරමිම ප්‍රයෝගනවත් ගුණ වේ.

පලමුවෙන්ම, නාද ධිවතිය භාවනා අරමුණුක් සේ ගත් විට යමක් ගුවණය කිරීම සහ ඇසෙන දේ ගුහණය කිරීම පිළිබඳ ආකල්පය දියුණු වෙයි. එහිදී පුද්ගලයා යම් ත්‍රියාවක් මෙහෙයවන්නා ලෙස නොව, පුළුල් විවෘත මනසකින් යුතුව අත්දිකින්නා වීම අවශ්‍යය.

දෙවැනිව, ධිවතිය පුද්ගලයකුගේ පාලනයට යටත් වුවක් නොවේ. අපේ අහිමතය පරිදි දික් කරන්නට, කෙටි කරන්නට හෝ වෙනත් අපුරකින් වෙනස් කරන්නට හැකි ග්‍රෑසනය මෙන් නොව, ඇතුළත ධිවතිය වැඩි කරන්නට හෝ අඩු කරන්නට, පටන්ගන්නට හෝ කෙළවර කරන්නට, නැත්නම් අපට ඕනෑ ඕනෑ කිසිවක්ම කරන්නට හැකියාවක් නැත. අපට එක්කේ එයට යොමු වී අවධානයෙන් සිටිය හැකිය. නැත්නම් නිකම් සිටිය හැකිය. එ විනා එය පුද්ගලයාගේ හැසිරවීමට හෝ අහිමතයට භාජන වන්නක් නොවේ. මේ අනුව එය අපේ අත්දිකිම සම්පූර්ණයෙන් අපුද්ගල බව අවබෝධ වීමට ඉඩීම සලස්වයි. එය "මා" යයි හෝ "මගේ" යයි අපට සිතිමට සලස්වන කිසිම විශේෂ ලක්ෂණයක් එ තුළ නැත. එය ගැහැනු හෝ පිරිමි, තරුණ හෝ මහඳු,

නුවණුති හෝ මෝඩ්.... දෙයක් නොවේ. එයට දිග පළලක් හෝ ජාතියක් තැත. වර්ණයක් හෝ හාඡාවක් තැත.... එය පුදෙක්ම ස්වභාව ධර්මයාගේ පරිපූරණ මධ්‍යස්ථා හාවය සහිතව ඔහේ ඇත.

අවසාන වශයෙන්, අප උදෙෂාගී කරවනසුළු ගුණයක් ස්වභාව යෙන්ම එහි තිබේ. අප ඒ කෙරෙහි අවධානය යොමු කරත් කරන්ම, එය මනස වැඩි වැඩියෙන් ආලෝකවත් කිරීමේ ප්‍රචණතාවක් ඇත. එය සාධනීය වකුයක ගමන් කරන හෙයින්, ඒ කෙරෙහි අවධානය ප්‍රබල වෙන්ම, එය අපේ අවධානයිලි වීමේ හැකියාවද වැඩි කරයි. මේ ආකාරයට එය වඩාත් අවධානයිලි වීමට මනසට උපකාරී වෙතින් හරියටම නියම හාවනා කටයුත්තට පිහිට වෙයි.

**නාදය පාර්ශ්වතිකත්වයේ \* සංකේතයක් වශයෙන්.**

නිහඩ බවේ ධිවතිය ඉන්දියානුහුති ලෝකයට අයත් ව්‍යුතක් වන අතර, එය ධර්මයේ ස්වල්ක්ෂණ ගණනාවක්ම පාර්ශ්වතික ගුණයකින් යුත්ත බව පිළිබේ කරයි. එහෙයින් එයට කදිම සංකේතාත්මක නියෝජනයක්ද ඒ පරමාර්ථ සත්‍යය මැනවින් සිහිපත් කරවන්නක්ද ලෙස ක්‍රියා කළ හැකියා.

නිදර්ශනයක් වශයෙන්, නාද ධිවතිය සැම විටම “මෙහි” ඇත. මේ අනුව එය ධර්මයේ සන්දිවේධිකා ගුණය - “මෙහි සහ දුන් ඇති බව” - පිළිබඳ කදිම සංකේතයකි.

එය මුළක් තැති අගක් තැති එකකියි හැගෙන දෙයකි. එහෙයින් ධර්මයේ ආකාලිකා හෙවත් “කාලය රහිත” ගුණය මැනවින් නියෝජනය කරයි. එය පුද්ගල හාවයෙන් තොරය. හැම කළේහිම ඇත.

අපට එය ඇසෙන්නට වූ කළ, විමසා බැලීම සඳහා එය අප උනන්ද කරවයි. ඒ අනුව එය ධර්මයේ ඒහිපස්සිකා ගුණය - “අුවිත් බලන්න කියා ආරාධනා කරන” ගුණය - නින්නාද නාවයි.

\* Transcendence

එය ඔබ ඉන්දියානුහුති ලෝකයෙහි ගැලී සිටීම අධේරයවත් කරමින් ඔබ ඇතුළතට ගෙන යයි. එහෙයින් ධර්මයේ ඕපනෙනාකා ගුණයද මතා කොට නියෝජනය කරයි.

අවසාන වශයෙන්, එය ඇසීමටත් අගය කිරීමටත් කුමැත්තවුන්ගේ ආරම්භක ගක්තිය රට යෙදෙයි. ඒ අනුව පවත්තන වෙදින්වා විජ්‍යාස්ථාන හෙවත් “සැම ප්‍රායුදා විසින්ම තම තමා දුනගත යුතු” යන ගුණය එම ලක්ෂණයෙන් මැනවින් පිළිබේ වෙයි.

මේ අනුව, එය පුදෙක්ම සරල ඉන්දිය ගෝවර අරමුණක් වුවද එහි ස්වභාව ලක්ෂණ නිසා අඩු වශයෙන් බොඳේ දාරුණික සම්ප්‍රදාය තුළ එය ධර්මයේම මාජුගී කදිම සංකේතයක් බවට පත් වී ඇත. ඔබ කුමති නම් මෙසේ කියමු - එය වනාහි පරමාර්ථ සත්‍යයේ මුලික හා පාර්ශ්වතික ගුණ, ඉන්දියානුහුති ලෝකය තුළ අනුනාද ප්‍රතිනාද හටගැනීමෙකි.

**නාදය ප්‍රකාශයට පත් වන විවිධ ක්‍රම.**

මේ සියල්ල මෙසේ වුවද, ඇතැම් පුද්ගලයින්ට ඇතුළත ධිවතිය පැහැදිලිව ඇසීම ඉතා දුෂ්කර බව සත්‍යයකි. එහෙයින් මෙය කියවූ පසු ඔබට “මේ ඇත්තා මේ දොවිත්තෙන මොනවද?” යයි සිතෙන්නට පුළුවන.

හැම අයකුටම ගුවනයේ බල ප්‍රදේශය තුළ මේ අත්දැකීම පහසුවෙන් ලබාගත නොහැකිය. රට හේතුව අප එකිනෙකාගේ ගති ලක්ෂණ අනුව අප තත්ත්වගත වී ඇත්තේ වෙනස් ක්‍රමවලින් වීම විය හැකිය. නිදර්ශන වශයෙන්, ඔබ ප්‍රකාශන කළා මාධ්‍යයේ කළාකාරයකු නම්, ඒ ඇතුළත කම්පන දාරාව දායා ගුණයක් ලෙස, දායා ක්ෂේත්‍රයේ ඉතා සියුම දේශීල්නයක් ලෙස, වඩා පැහැදිලිව පෙනෙනු විය හැකිය. ඔබ හට යෝග ගුරුවරයකු ලෙස ගීරයේ සංවේදිතාව බෙහෙවින් දියුණු කරගෙන ඇත්තම්, ඔබට එය සිරුර පුරා පැතිර යන

මංදු කම්පන ස්වභාවයක්, සියුම් අනුනාදයක් හෝ ප්‍රතිනාදයක්, අත්වල සියුම් පොලියන හැඟීමක් හෝ සියුම් ගක්ති විශේෂයක්, නැතහෙත් සිරුර මුළුල්ලේ අඛණ්ඩව විහිදෙන සත්‍ය ධාරාවක් මෙන් දැනෙන්නට පූජාවන.

බොහෝ විටම අප එය හඳුනාගන්නා අයුර රඳා පවතින්නේ අපේ තත්ත්වගත වීම, අපේ විශේෂ කරමානුරුප පුරුදු සහ හැඩැගැස්ම අනුවය. වර්ෂ විස්සක් පමණ මේ ක්‍රමය ඉගැන්වීමෙන් මා ලබා ඇති පළපුරුද්ද අනුව, බොහෝ පුද්ගලයින්ට මෙය ගුවණ මාධ්‍යය වෙතින් ඉතාම පහසුවෙන් දැනෙන බව කිව හැකිය. එය "නාද යෝග" - නාදය පිළිබඳ ආධ්‍යාත්මික ශික්ෂාව - යයි හඳුන්වනු ලබන්නේ එහෙයිනි. එහෙත් එ සර්ව සාධාරණ කම්පන ධාරාව, ඔබේ දැකීම හෝ ගරීරය - එපමණක් නොව රසය හෝ ආස්‍රාණය තුළින් වුවද හඳුනාගත හැකි නම්, එයද එතරම් ප්‍රායෝගික අභ්‍යාසයකි. එය අත්දැකින්නේ කුමන ඉන්දිය මාධ්‍යය ඔස්සේ වුවත්, එය කෙරේ සිත යොමු කිරීම සහ එහි ප්‍රතිඵල ලැබීම හරියටම එකම ආකාරයට සිදු වේ. ඉහත විස්තර කළ සියලු පුහුණු වීම සඳහා එය භාවිත කළ හැකි අතර, ඉන් ඒ ප්‍රතිඵලම ගැබෙයි.

ඔබේ ස්වභාවික නැඹුරුව එය නම්, ඔබ ඉතාම අනර්ස ත්‍යාග සොයාගන්නට යෙදෙන්නේ එතැනැදිය. කිමට කියන්නා සේ "රත්න් ඇත්තේ ඔබට එය හමු වන තැනෙය".

## බහුලව අසනු ලබන ප්‍රශ්න

ප්‍ර - නිහඹ බවේ දිවතියට ඇහුමිකන් දීමේ මේ ක්‍රමය සුතුවල හෝ සාම්ප්‍රදායික අව්‍යාවල කොහොත් මම දැකලා නෑ. ඕක එන්නේ කොහොත්ද?

පි - මුලදී මේක අඡාන් පුමෙද ස්වාමීන්වහන්සේ තමන්ම හොයාගත්තා කියලා හිතුව කුමයක්.

උන්වහන්සේ කායිලන්තයේ ආරණ්‍යවාසීව අවුරුදු එකොළහක් හිටියා. එහෙදි විධිමත් භාවනාව ඉතාම වැඩි වශයෙන් කරන්නේ යට. ඒ රාත්‍රි කාල හැම තිස්සෙම කාමීන්ග නාදවලින් පිරිලා. ඉතින් හරිම උත්පාසය තමයි, උන්වහන්සේ 1977 දී ලන්ඩ්බන් නුවර වාසයට ආවට පස්සෙයි මේ ඇතුළත දිවතියට අවධානය යොමු වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මේක පැහැදිලිව ඇතෙන්න වූණා, ශිඹුර සාතුවෙ හිම සහිත නිසල කාලගුණයේ මධ්‍යම රාත්‍රි කාලවලදී. එක ද්වසක හැවස්ටොක් හිල් පෙදෙසේ ජනාකිරණ විදියක ඇවිදිනකාට පවා ඉතාම ගබඳයෙන් ඒක ඇහුණා.

එක කොයි තරම් ප්‍රබලව ඇහුණාද කිවොත් උන්වහන්සේ එක භාවනා කරමස්ථානයක් හැඳියට අරන් පර්යේෂණ කරන්න පටන්ගත්තා - එහෙම එකක් රට කළින් කවදාවත් අහලා නොතිබුණත්. උන්වහන්සෙගේ පුදුමයට හේතු වෙමින් එක ඉතා ප්‍රයෝගනවත් කුමයක් බව තේරුණා. The Law of Attention<sup>2</sup> නමින් එඩ්වඩි සලිම් මයිකල් ලිවිව පොතේ මැත කාලයේ සංස්කරණයකට උන්වහන්සේ ලිවිව පෙරවදනේ මෙහෙම සඳහන් වෙනවා.

"මා මේ 'ඇතුළත දිවතිය' මේට වර්ෂ ගණනාවකට පෙර සොයා ගෙන තිබුණ නමුත් පාලි පිටක ගුන්ප්‍රවල ඒ ගැන කිසිවක් කියවා හෝ ඒ ගැන අසා හෝ නොතිබුණි. පසුව්මේ ඇති මේ කම්පනය ආගුර කොට ගෙන මා භාවනා පුහුණුවක් පටන්ගෙන තිබුණ අතර, සිතුවිලි යන්නට හරිමන් සතිය දියුණු කරගැනීමේදී මේ කුමය ඉතාම ප්‍රතිඵලදායක බව අත්දැක්කෙමි. එය විද්‍යානයේ හටගෙන නැඟී යන වෙතසික මෙනෙහි කළ හැකි අන්දමේ පාරහොතික සතිමත් බවක් පිළිබඳ පර්යාලෝකයක් ඇති කළේය". කියලා උන්වහන්සේ ලිවිවා.

මෙහෙම ඇතුළතට සවන් දීමේ කුමය දියුණු කිරීම තමාගේ භාවනා පුහුණුව පිළිබඳ ආකල්පයට ඉතා ගැඹුරු බලපෑමක් කළ

හැටින් උන්වහන්සේ විස්තර කරලා තියනවා. නියම වශයෙන්ම අඛණ්ඩ තුහුරු පිට රටකට අලුතින් ආව කෙනෙක් හැටියට, සේෂ්ඨාකාරී විශාල නගරයක කුඩා ගෙයක පදිංචි කෙනෙක් හැටියට, උන්වහන්සේ තුළ විශාල පෙළුණීමක් ඇති වූණා, මෙහෙන් පිට වෙලා මේ "වද කරවිවල්කාර" සෙනෙහින් වෙන් වෙලා තමන්ගේ ආදරණීය තායිලන්ත ආරණ්‍යයට යන්නම යන්න. ඒත් ක්‍රමයෙන් ඉතා පැහැදිලි තිපුණු තික්ෂණ යුතායක් පිළිදුණා, කායවිවේක නමැති ගාරීරික පුදෙකලාව සෙවීමට වඩා අවශ්‍ය වන්නේ විත්තවිවේක නමැති ඇතුළත පුදෙකලාව සෙවීම බව හගවමින්. රටත් වඩා, මේ ඇතුළතට සවන් දීම නමැති අලුතින් හොයාගත්ත පුහුණුව - උන්වහන්සේ නිහඹ බවේ දිවනිය කියා හැඳින්වූ දෙය - මේ ගුණයට ආධාරක වීමටත් ඇතුළතින් පුදෙකලාව සොයාගැනීමටත් ඉතාම පුදුසු මග බව උන්වහන්සේ සොයාගත්තා. මේ අලුත් පරිසරයේදී කොයි තරම් හොඳින් වැඩ කරගෙන යන්න පුළුවන්ද කියන කාරණය වටහාගැනීමට මේ අලුත් තික්ෂණ යුතාය මොන තරම් මූලික හා ප්‍රධාන වූණාද කිවිවොත්, ඒ ඇත්තන්ට බටහිර සසෙක්ස් කෝරලයේ වනාන්තරයක් ලැබේලා අන්තිමේදී උන්ඩන් නගරයෙන් බැහැර වෙලා ගියාම, උන්වහන්සේ ඒ අලුත් ආරණ්‍ය සේනාසනයට "විත්තවිවේක" කියන නම දුම්මා. මේ සේනාසනය පිහිටුවූ ගමේ නම වන "විව්හරස්ට්" යන්න සමග ඒක කදීමට සමානව ගබඳ වීමත් හොඳ සහසිද්ධියක්.

උන්වහන්සේ මේ ක්‍රමය අවුරුදු කිපයක් කරලා එහි විස්තර විභාගත් ඒකෙන් තමාටම ලැබෙන ප්‍රතිඵලත් විමසා බැලුවා. රට පස්සේ විත්තවිවේක සේනාසනයේ ආධුතික යෝගීන්ට ඒක උගන්වන්න පටන්ගත්තා. මෙවැනි ක්‍රමයක් ගැන පෙරවාදී පිටකවල හොයා ගන්න තැනි බව උන්වහන්සේ දැනගෙන හිටියා. ඒත් ඉතින් ඒ ක්‍රමයෙන් එහෙම යහපත් ප්‍රතිඵල ලැබෙනවා නං හාවිත කළාට මක් වෙයිද කියලා හිතුවා.

මේ කරුණෙනි උන්වහන්සේගේ පුවේගය, 1950 ගණන්වල තමාගෙම විපස්සනා හාවනා ක්‍රමයක් දියුණු කළ මහාසි සයාබේ ස්වාමීන්වහන්සේගේ පුවේගයට ඉතාම සමානයි. මේ "මහාසි ක්‍රමය" තුළ ඇති දේවල් කිපයක් සම්භාව්‍ය පෙරවාදී හාවනා ක්‍රමයට අයිති නොවන නිසා විවේචනයට හාජන වූණා- උදාහරණ ලෙස, වචනයෙන් "ලේඛල් කිරීමත්" ය්වසනය නිසා උදරයේ ඇති වන සංවේදන නිරීක්ෂණය කිරීමත් යන කාරණා. ඒ කොහොම වූණාත් සුමෙද ස්වාමීන්වහන්සේම නිහඩ බවේ දිවනියට සවන් දීමෙන් සොයාගත්තා වගේම ඔබන් මේ ක්‍රම ක්‍රියාවේ යොදවලා, ඒවා සතිය පිහිටුවාගැනීමට ආධාරක වෙන බව සොයාගත්තොත් ඒවා හාවිත කරන එක වඩා යුත්ත්වන්තයි නේද, ත්‍රිපිටකයේ තැනි පලියම් ඒවා පැත්තකට නොදමා?

බොඳු හාවනා ක්‍රමයේ සාරය හැම විටම යෙදී තියෙන්නේ දුක, අසහනය සම්පූර්ණයෙන්ම කෙළවර කරලා විමුක්තිය ලබා දීමට උපකාරී වන එදායී මාරුග සියල්ල හාවිත කරන්නයි. ඉතින් මේක වැඩ කරනවා නං, එහෙම නං අපිට හිතන්ත තියෙන්නේ මේක වටිනා දෙයක් බවයි.

ප්‍ර. - මේ අන්දමේ ඇතුළතට සවන් දීමේ ක්‍රමයක් වෙනත් ආධ්‍යාත්මික සම්පූර්ණයෙන් යෙදෙනවාද? මේකට කියන්නේ "නාද යෝග" කියලයි. ඉතින් අඩුම වශයෙන් වෙනත් ආගමික කණ්ඩායම් ඒක හොයාගෙන තියෙන බවක් ඒකෙන් හැගෙනවා.

පි.- අජාන් සුමෙද හිමියන් මේක උගන්වන්න පටන්ගත්තට පස්සේ සමහර ඇත්තොතා උන්වහන්සේට කියන්න වූණා, තමන් රට කළින් ඒ ගැන දැනගෙන හිටිය බව - එක්කා තමන්ගෙම පර්යේෂණ මගින්, තැන්නම එගාල්ලො එක්ක හාවනා කළ වෙනත් කණ්ඩායම් මගින්. එතකොට උන්වහන්සේ ක්‍රමයෙන් හෙමින් දැනගන්න යොදුණා, සාරවත් ආධ්‍යාත්මික සම්පූර්ණ ගණනාවක්ම ගතවර්ශ කිපයක් තිස්සේ මේක හාවිත කරලා තියන බව.

ල් විදියට මුළුන්ම කළ සොයාගැනීමක් තමයි, මම ඉහතින් සඳහන් කළ පොත - එක්විඩි සලිම් මයිකල්ගේ පොත. ඒක 2010 සංස්කරණය අඟාන් සුමෙධ හිමියන්ගේ පෙරවදුනට නැවත යමු.

“මිට වර්ෂ විසිපහකට පමණ පෙර බොද්ධ සංගමයේ ගිමිහාන පාසලේ ප්‍රස්ථකාලයෙන් මේ පොත සොයාගත් බව මට මතකය. එහි පිට කවරයේ බුද්ධ ප්‍රතිමාවක ජායාරූපයක් විය. මම පොතේ නමට කැමැති විමි. එහෙයින් එය උඩින් පල්ලෙන් කියවන්නට විමි. (එකල එහි නම The Way of Inner Vigilance ය.) නාද යෝග පිළිබඳ පරිච්ඡේද විශේෂයෙන්ම මගේ සිත වසය කරගත්තේය... තවද සතිය දෙනීක ජීවිතයට සම්බන්ධ කරගන්නා ආකාරය පිළිබඳව එක්විඩි සලිම් මයිකල් දී ඇති උපදෙස් අගය කළේමි.”

නාද යෝග පිළිබඳව මයිකල්ට තීක්ෂණ දැනීමක් ඇවිත් තියෙන්නේ එයාගෙම අත්දුකීම් ඇසුරින්. ප්‍රධාන වශයෙන්ම බොද්ධ සහ හින්දු යෝගී ක්‍රමවලිනුත් රට බලපෑම් ලැබුණා.

සුමෙධ ස්වාමීන්වහන්සේට ඔය The Way of Inner Vigilance පොත ලැබේලා අවුරුදු ගණනාවකට පස්සේ, ඒකේ තීබුණ සමහර ක්‍රම තමාගේ ප්‍රහුණුවටත් ඉගැන්වීමටත් එකතු කරගන්න වූණාට පස්සේ, ඒක භාවිත කරන තවත් දියුණු පථයක් උන්වහන්සේට හමු වූණා.

1991 දී උන්වහන්සේ කැලිපෙළ්තියාවේ භාවනා වැඩ සටහනක් කළා. ඒක පැවැත්තුවේ උත්තර දේශ බොද්ධ සම්ප්‍රදායට අයිති “දසදහසක් බුදුවරුන්ගේ පුරය” කියා හැඳුන්වන විගාල ආරාමය කයි. මේ භාවනා වැඩ සටහන ප්‍රධාන වශයෙන්ම පැවැත්තුවේ මේ සඳහා මුළු ඇමෙරිකාවන්ම එහාට පැමිණි හිනි බොද්ධයා 60 දෙනකුගේ කණ්ඩායමකටයි. ඒ වූණාත් ඒ ආරාමයේ වාසී හික්ෂු හික්ෂුන් විකළෙනකුත් ඒකට ආවා.

මම වැඩ සටහනේ බාගයක් විතර ඉවර වූණාම සුමෙධ ස්වාමීන්වහන්සේ නිහඹ බවේ චිවනියට සටන් දීමේ ක්‍රමය හැඳුන්වා දුන්නා. දවසක් දෙකක් ගියාම, ආරාමයට අලුතින් පත් වෙලා හිටය නායක හාමුදුරුවෙවා - ගරු හෙං වී ස්වාමීන්වහන්සේ - සුමෙධ ස්වාමීන්වහන්සේට මෙහෙම කිවිවා. “දන්නවද, මට හිතෙනවා ඔබට ගුරුගම සමාධිය අහම්බෙන් හමුබ වෙලා තියනවා” කියල. ඉතින් සුමෙධ හාමුදුරුවන්ට මෙක තේරුණේ නැති බව කියන්න දෙයක්යැ. ඉතින් අර නායක හාමුදුරුවෝ කාරණා පැහැදිලි කළා.

“අපේ වාන් බොද්ධ සම්ප්‍රදායය ප්‍රධානම මුලික ධර්ම ගුන්ථය තමයි ගුරුගම සූත්‍රය - විශේෂයෙන්ම ඒකේ තියන භාවනා ඉගැන්වීම ක්‍රමය. මේ සූත්‍රය විස්තර කරන්නේ විවිධ බෝධිසත්ත්වවරු තමතමන් ව්‍යුම්කිය ලැබූ ආධ්‍යාත්මික භාවනා ක්‍රම 25 ක් බුදුන්වහන්සේට ඉදිරිපත් කරන අයුරුයි. බුදුන්වහන්සේ ඉතාම එලදායී එක හැරියට අය කළේ අවලෝකිත්ත්වර කුවාන් ජී යින් බෝධිසත්ත්වයින්ගේ ක්‍රමයයි. ඒක ගුවණය පදනම් කරගත්ත භාවනාවක්. වින භාජාවෙන් ඇති මේ සූත්‍රය විවිධාකාර විධියට පරිවර්තනය කරන්න ප්‍රාථමික. ඒ නිසා අපි කවදාවත් දන්නේ නැ හරියටම ඒකේ තේරුම. කුවාන් යින් ඒ ක්‍රමය මෙහෙම විස්තර කරනවා.

“මම ගුවණ ඉන්දියයේ ප්‍රබුද්ධ ස්වභාවය පදනම් කරගත් භාවනාවකින් ආරම්භ කළේම. ප්‍රථමයෙන් මම බුදුවරයින්ගේ ප්‍රවාහයට ඇතුළත් වීමේ අරමුණ ඇතිව මගේ ගුවණය අභ්‍යන්තරයට නැවත යොමු කළේම.....

“මා දන් විස්තර කළ ආකාරය අනුව මම ගුවණ ඉන්දියය නමැති ද්වාරය හරහා ඇතුළු වී සමාධි නමැති ආභ්‍යන්තරික දිප්තිය පරිපූර්ණව සාක්ෂාත් කළේම. ඉන්දිය ගෝවර වස්තු කෙරෙහි පෙර රඳා පැවැති මගේ මනස ස්වයං - ආධිපත්‍යය හා ගාන්තිය වර්ධනය කරගත්තේය. බුදුවරයින්ගේ ප්‍රවාහයට අවත්තිරණ වී

සමාධිගත වීමෙන් මමද නිරවාණය සාක්ෂාත් කළේමි. එහෙයින් මෙය ඉතාම යහපත් කුමය වේ.'<sup>3</sup>

"ශේෂ (ආරාමයේ ආරම්භකයා සහ ගුරුවරයා වූ හේසුවාන් ඩුවා නායක ස්වාමීන්වහන්සේ) ඉහත දුක්වුණ පායයේ අදහස අපට පහදා දෙන්නට තැත් කරනවා, මෙහෙම දේවල් කියමින් -

" 'ප්‍රඥාවන්ත ලෙස ගුවණය කිරීම යනු බාහිරය නොව අභ්‍යන්තරය ගුවණය කිරීමයි. විවිධ ගබඳ හඟා යාමට ඔබේ මනසට ඔබ ඉඩ නොදෙන්නෙහිය. ඡ්‍යු ඉන්දිය (ඇසු, කන, නාසය, දිව, ගරීරය සහ මනස) පසුපස හඟා නොයන ලෙසත් එවාට නතු නොවන ලෙසත් බුදුන්වහන්සේ මේ සූත්‍රය මුලදී දේශනා කළහ. ඔබේ සත්‍ය අව්‍යාජ ස්වභාවය ගුවණය කරනු සඳහා ඔබ භුදෙක්ම ඔබේ ගුවණය ආපස්සට හරවන්නෙහිය. බාහිර ගබඳ ගුවණය කිරීම වෙනුවට ඔබ ඔබේ ගරීරයේ සහ මනසේ අභ්‍යන්තරයට එකාගු වන්නෙහිය. ඔබගෙන් පිටත දේ සෙවීම නවතා ඔබේ අවධානයේ ආලෝකය ආපස්සට හැරවූ විට එය ඔබේ අභ්‍යන්තරය ආලෝකවත් කරයි'<sup>3</sup>

" 'මබේ ගුවණය ආපස්සට හරවන්නෙහිය' කිමේ අර්ථය මොකක්ද කියා අපි උන්වහන්සේගෙන් අහනවා. එතකොට මෙන්න මෙහෙම දේවල් කියනවා. 'මබා ගුවණ ඉන්දියයට ඇහුමිකන් දෙන්න ගුවණය ආපස්සට හරවනවා. ඒ වුණාට කියන්න දෙයක්යැ. ඒ ගුවණ ඉන්දියය කිවිවේ ගාරීරිකව තියන කනට තෙවෙයි - තේරුණානෙ?' කිවිවා. ඒ වුණාට කියන්න දෙයක් නැ තමා - අපිට වැඩි හරිය තේරුණෙනැ තමා....

"ඉතින් දෙන් ඔබ මේ පහු වුණ දවස් කිපයේ උගන්වපු ඇතුළතට සවන් දීමේ කුමය නිසා, අර දේවල් සේරම ඉතාම පැහැදිලි වෙන්න ගත්තා - වියේෂයෙන්ම 'බුදුවරසින්ගේ ප්‍රවාහයට' වගේ යෙදුම්. අපේ සම්ප්‍රදායට ඉතාමත් වැදගත් වන මේ කුමය හරියටම මොකක්ද කියලා මට දැන් අන්තිමේදී තේරෙනවා. ඒ වවනවල

අර්ථයේ අඛිරහස විසඳා දීම ගැන ඔබට ස්තූතියි. එක හාවිත කරන්නේ කොහොමද කියලා අපට ඉගැන්වීම ගැනත් ස්තූතියි!" කියලා හෙ. වී නායක හාමුදුරුවා සුමෙම හිමියන්ට කිවිවා.

මෙහෙම කාලය ගත වෙනකොට තවත් ඇත්තෙනා ඇවිල්ලා මේ ඇතුළත ධවනියම මේට සමානවම යොදා කරන හාවනා ගැනත් ඉගැන්වීම ගැනත් කිවිවා. මැත කාලයේදී මිරිගත් පෙදෙසේ ග්‍රේෂ්ඨ හාරය තමැති සෙන් ආරාමයේ ගුරුවරියක් වන වෝසේන් බේස් විස්තර කරලා තියනවා, හකුයින් ඉකකුගේ සුප්‍රසිද්ධ අවිතක්කතාවේ\* පදනම මේ ධවනියම සහ ඉතා ගැහුරින් රට සවන් දීමේ කුමයමයි කියලා ඇයට හිතෙනවාලු. ඒ අවිතක්කතාව මෙහෙමයි: "අත් දෙකකින් අප්පුඩ් ගහනවා. එතකොට ගබඳයක් නැගෙනවා. (ප්ත්) තනි අතක ගබඳය මොකක්ද?" ඇය මේ ගැන මෙහෙම ලියනවා.

"මේ අවිතක්කතාව - තනි අතක ගබඳය - බටහිර ලෝකයේ ඇත්තන් සුළු කොට සලකා ඇතත් මෙහි සැංචු අරුත ඉතා ගැහුරුය. මේ අවිතක්කතාව අපේ සාමාන්‍ය කුමයට (සිතිමෙන්) පිළිතුරු දිය හැක්කක් නොවේ. රට පිළිතුරු දිය හැක්කේ නො-සිතිමෙන් පමණකි. අප මේට පෙර කිසි විටෙකත් නොකළ පරිදීදෙන් ගැහුරින්ම සවන් දෙන්න, අපේ දෙකන්වලින් පමණක් නොව අපේ සමස්ත සත්තාව තුළින්ම, අපේ දෙනෙන්, අපේ සම, අපේ අස්ථී හා අපේ හදවත හරහා - ගැහුරු ලෙසම සවන් දීමට තරයේ යෙදෙන්න කියා එය අපෙන් ඉල්ලයි.

"ගැහුරින් සවන් දීමෙහිදී ඇසෙන දෙය සම්ප්‍රදානයෙන්ම ගුහණය කරගැනීම අත්‍යවශ්‍යය. මෙහි අරුත තම්, මෙහිදී කිසිවක්ම පිටතට විකාශනය නොකරන බවය. මෙහිදීකි සිවක්ම පිටතට

\* koan - සෙන් බොද්ධ හික්ෂාන් කරකය මත එකාන්ත වශයෙන් රඳා සිටීමේ කුමය සම්ප්‍රදානයෙන්ම අත්හර දැමීමට පුහුණු කරවන්නටද සහජ අන්තර ඇානයෙන් ක්ෂේත්‍රීකව නිරවාණය අවබෝධ කිරීමට උන්වහන්සේලාට බල කරවන්නටද යොදනු ලබන විරැද්ධානාසයක් (paradox) - පරිවර්තිකයා.

නොගලයි. සිරුර, මූලයනා මනස නිසල නිහඟ කරගන්නැයි ගැමුරු ගුවණය අපේන් ඉල්ලා සිටියි. මෙහිදී අපේ සිතුවිලි නිහඟ විය යුතුමය. ඒක නං කොහොත්ම කරන්න බැහැමයි කියා ඔබ කියනු ඇති. ඒක කරන්න කොහොත්ම බැරි වෙන්නේ නැහැ, ඔබේ සිතුවිලිවල දිවනිය පවා ඔබේ සවන් දීමට උපකාරී වන තරමටම සුපරික්ෂාකාරීව ඔබ සවන් දෙන්නේ නම්. මෙය අවශ්‍යෝගක සවන් දීමකි. දිවනිය තුළට සම්පූර්ණ වශයෙන්ම උරා වැදීමකි.”<sup>4</sup>

එ කාලයේදී අජාන් සුමෙධ ස්වාමීන් වහන්සේගේ දැනුමෙන් තොරවම, පාලි සුත්‍රවල හෝ විශුද්ධ මාර්ගය වැනි දක්ෂිණ දිග දේශ බොද්ධ අටුවාවල හෝ සඳහනකින් තොරවම, මේ ක්‍රමය දිරිස කාලයක් තිස්සේ බොද්ධ සම්පූර්ණයේ කොටසක්ව තිබිලා කියනවා, බැලුවාම.

බොද්ධ බොකයේ මේ පුරාණ ආචාරයටුන්ට අමතරව, ඇතුළත නාදයට සවන් දීමේ ක්‍රමය ආධ්‍යාත්මික සම්පූර්ණ ගණනාවකම වැදගත් කැනක් ගන්නවා. නිදර්ශනයක් හැටියට, සික් සම්පූර්ණ වෙතින් හටගත් ගාන්ත් මාත් ආගමික සංවිධානයේ එන “ඇතුළත ආලෝකය සහ නාදය ඇසුරින් භාවනා කිරීම” නමැති ක්‍රමයේ නාද ප්‍රවාහයට සවන් දීමත් කියනවා. එය මුවන් හඳුන්වන්නේ ගබ්ද, නාම් හෙවත් “දෙවියන්වහන්සේගේ වාර් ප්‍රකාශනය” කියලයි.

ඇතුළත නාදය වෙනමම ගත්තාම රීට බොද්ධ සම්පූර්ණයේ ග්‍රේෂ්‍ය ආධ්‍යාත්මික වැදගත්කමක් දී නැති තමුත් මේ කීව සම්පූර්ණයෙන් වෙනත් ආගමික නිකායවලත් එය නෙනසරිගිකවම දිව්‍යමය ස්වභාවයකින් යුත් සැලකෙනවා.

ගුවණය වන ඒවා ප්‍රවාහය, ඇතුළත නාදය, නාද ප්‍රවාහය ආදි විවිධ නම්වලින් හැඳින්වෙන ගබ්ද සංකල්පය දෙවියන් වහන්සේගේ ගුඩ වූ සාරය බවත් එය සමස්ත මනුෂ්‍ය වර්ගයා තුළම ඇති බවත් සැලකෙනවා. මෙසේ සලකන්නේ ඒකාංකර්, ගාන්ත් මත් සහ සුරාත් ගබ්ද යෝග යන සම්පූර්ණවල ගබ්ද මාර්ග ඉගැන්වීම තුළයි.

මේ අන්තිමට දැක්වූ සම්පූර්ණ, ඇතුළත නාදය දක්වන අයුරු

“ පරමෝත්තර සත්තාවෙහි පරම පදාරථයයි. එනම්, විශ්වය ප්‍රකාශයට පත් විමේ අරුණෝදයෙහිදී අවකාශයේ අගාධය තුළට පරමෝත්තර සත්තාව වෙතින් ගබ්ද කම්පන ස්වරුපයෙන් එවන ලද නිරමාණාත්මක ගක්තියේ ක්‍රියාකෘති බලයයි. එය එසේ එවන ලද්දේ විශ්වයේ කොටස බවට පත් වී වාසය කරන සියල්ලන්ම අනාදීමත් කාලයක් මුළුල්ලේ නිරමාණය කරවමිනි.”<sup>5</sup>

සුරාත් ගබ්ද යෝග සම්පූර්ණ, නාදයේ අරමුණ වනාහි “පරමෝත්තර වූ සත්තාවෙහි සාරය සමග ආතමන් ඒකාත්මික කිරීම” යයි දක්වනවා. මේ භාවනා ක්‍රමය හඳුන්වන තවත් නම් කිපයක් - ආලෝකයේ හා ගබ්දයේ මාර්ගය, ආත්මන්ගේ සංවරණය, නාද කම්පන ධාරාවෙහි යෝගය ආදියයි.

වෙනත් සම්පූර්ණවලත් මේ ඇතුළත නාදය ආධ්‍යාත්මික මාර්ගයක් හෝ යොමු සලකුණක් හැටියට දියුණු කරලා තියනවා. විවිධ ආගමික ග්‍රන්ථවලත් දාර්ශනික කෘතිවලත් එය පහත දැක්වෙන නම්වලින් හැඳින්වෙනවා.

නාද, ආකාශ බානි සහ ගාති - වෙදික ග්‍රන්ථවල

නාද සහ උද්ගිත්

- උපනිජද් ග්‍රන්ථවල

විශ්වයේ සංගිතය

- පිතගෝරාසේගේ ඉගැන්වීම්වල

ඡරෝෂ්

- ගරතුස්තුතුමා

කල්මා, කලාම් ඉ ක්වාදිම්

- කොරානයේ

නාම්, අඛන්ද කිරතන්, සව ගබ්ද - ගරු ග්‍රන්ථ සහිත කෘතියේ

ප - මම නිහඟ බවේ දිවනිය අහන්න ඔබේ උපදෙස් පිළිපදිනකොට එක දැනෙන්න විකක් රිනිටස්\* වගෙයි. එ දෙකෙක් යම් කිසි සම්බන්ධයක් තියෙනවද? මම හැමදාම හිතුවෙ යය ඇතුළත

ධිවනිය තරමක කරදරයක් කියලයි. දැන් ඔබ ඒකට අභුමිකන් දෙන්න මාව පෙළෙළුවට පස්සේ - මෙන් බලන්නකා ! මෙන්න මං ඒක ඇහිම ගැන හරියට ප්‍රීති වෙනවා! මේ වෙන්නේ මොකක්ද?

iii - ගොඩනැගිලි තැනීමේ අල්පය බොහෝම පැරණි සිද්ධාන්තයක් තියනවා - යමෙක් ගොඩනැගිලි නිරමාණයක යෙදී ඉන්නකාට අයින් කරන්නම බැරි නොගැළපෙන දෙයක් හමුව වුණෙනාත් - ඒ කියන්නේ පරණ ගෙදරක කාමරයක් ඇතුළට කැන්වීලිටර බාල්කයක්\*\* නෙරලා තිබුණෙන්, තැන්නං කඩලා අයින් කරන්න බැරි අලි ගලක් උයනක් මැද තිබුණෙන් - "ඒක භෂගන්න බැරි නං, ඒක නිරමාණයේ අංගයක් බවට පත් කරන්න."

අපි ඇවිත් ඉන්නේ නාද දිවනිය උතුම් ගුණයක් හැටියට සැලකන සම්ප්‍රදායකින් නෙවෙයි නං, ඒ වෙනුවට ඒක නොඉවසිල්ලක් ඇති කරවන වදයක් හැටියට අපි සැලකනවා නං, මම යෝජනා කරනවා අර ගොඩනැගිලි තනන්නන්ගේ ආප්තයට සමාන විදියකට අපි බොහෝදෙනාට අපේ ආකල්පය වෙනස් කරගන්න පුළුවන් කියලා. ඔබ කියන හැටියට ඔබට දැන් හරියටම පෙනිලා තියෙන්නේ අන්න ඒ දෙයයි. අපි කරදරයක් හැටියට සැලකුව දෙයක් අපි අගය කරන දෙයක් බවට පත් වෙන්න පුළුවන්.

පුද්ගලයින් ඉතාම බහුතරයකට නාද දිවනිය නුරුස්නා කරදරකාරී ගුණයක් විය යුතු නෑ. ඇත්තටම ඔබ සොයාගත් විදියට, ද්වස් කීපයකින් හෝ පැය කීපයකින්, ආකල්පය යාන්තම් වෙනස් කළ පමණින්, ඔබේ උයනේ තණ පිටිය නාස්ති කළ ඒ එපා කරපු ගල් ගෙඩිය ප්‍රීතිය උපද්‍රවන කදිම නිරමාණයක් හැටියට බලන්න පුළුවන්.

\* tinnitus - කන ඇතුළේ කී. ගැම, බෙර ගසන්නා සේ ඇහිම ආදිය ලක්ෂණ කාට ගත් කරණ රෝගයක් - පරිවර්තනා

\*\*එක් කොනකින් සවි වුණ බාල්කයක් - පරිවර්තනා

වරක් මම මේ ක්‍රමය ඉගැන්වූ ඒක් දින වැඩමුළුවකදී කාන්තාවක් ඒ කණ්ඩායමට විස්තර කළා, ඒක දැන් ආධාත්මික පිහිටක් හැටියට හිතාගන්න පුළුවන් බවත් ඒක ඇතුළත්ම වටිනා සහායකයෙක් ලෙස පෙනෙන බවත්. ඇය මේ තරම් කාලයක් ඒ වෙනුවෙන් විශේෂයෙන් දොස්තරලා ගණනාවක් හමුව වෙමින් නිෂ්ප්‍රාල ලෙස නාස්ති කළ විශාල මුදල නිසා ඇති වුණ මහ තරහ පාලනය කරමින් හිටියාලු. "මට හරිම තරහයි" කියලා ඇය නිනා වුණා. "ශීත් ඒක මගෙන් අයින් කළ යුතු ප්‍රශ්නයක් කියලා දැකිමෙන් නිදහස් වීම දැන් මට හරිම සැනසිල්ලක්."

මේ ගැන වෝසෙන් බේස් මෙහෙම ලියලා තියනවා :

"බොහෝදෙනෙක් තමන් භාවනා කරන විට කන තුළ ලොකු සිනු නාදයක් හෝ ගුමුගුමුවක් ඇසෙන බවට පැමිණිලි කරන්නට මා හමු වෙති. ඔවුන්ට සුව කළ නොහැකි කරණ රෝගයක් - විනිවස් රෝගය - ඇතැයි වෙවදාවරුන් කියා ඇති නිසා ඔවුනු සිත අවුල් වී සිටිති. මා වැඩි දුර ප්‍රශ්න කරන විට මට පෙනුණේ එය විනිවස් රෝගය නොවන බවයි; පෙරවාද බුද්ධාගමේ නාද දිවනිය යයි හැඳින්වෙන නාදය ඔවුන්ට ඇසෙන්නට පටන්ගෙන ඇති බවයි. වෙනත් ඇතැමිහු එය හරිත වර්ණයේ නාදය, සියලු ජීවීන්ගේ නාදය, නාද අතර නාදය ආදි නමින් හැඳුන්වති. ඇතැමි සංගීත සංධිවනි නිරමාපකයේ A ස්වරය සියල්ලටම මූලික වූ නාදය බවත් අප එය නාද කරන විට සමස්ත විශ්වයේම පැවැත්මෙහි ඉතාම මූලික ගබ්දය හා අනුනාදී වන බවත් පවසති." 4

පුද්ගලයින් සුළු ගණනකට සාමාන්‍යයෙන් යම් ගාරීරික හේතුවක් නිසා මේ ඇතුළත නාදය පීඩාකාරී ලෙස හෝ බියජනක ලෙස සොජාකාරී වෙනවා. එතකාට මේ ඇතුළතට සවන් දීමේ ක්‍රමය භාවනාවක් හැටියට යොදාගත්ත අමාරුයි. මොකද, ඒ ගබ්දයේ තියුණු බව නිසා ඒක සන්සුන් බවත් පැහැදිලි බවත්

දියුණු කරන අරමුණක් හැටියට යොදාගන්න බැං. ඒ වගේම තමයි, ඔබට එම්බිසිමා තියනවා නා, වේදනාකාරී වෙනත් ග්‍රැසන ගැටුලු තියනවා නා, ආනාපාන සති හාවනාව ඔබට පුරුගක් ප්‍රයෝග්‍රහවත් ක්‍රමයක් වෙන්තෙන තැං.

- ප්‍ර - ඉතින් ඒක ඇත්තටම මොකක්ද? මේ ගබඳයට හේතුව මොකක්ද? සමහර සම්ප්‍රදායවල් ඒක දෙවියන්ගේ නිරුපණයක් හැටියට හිතනවා. ඒත් කායික විද්‍යාඥයෙක් කියයි ඒක පුදෙක්ම ඔබේ කන් දෙක ඇතුළු වේගයෙන් ක්‍රියාත්මක වෙන ස්නායු ආවේගවල විදුත් ප්‍රතිඵලයක් විතරය කියලා. ඉතින් මේක මොකක්ද?
- පි - මම මෙතෙක් වේලා විස්තර කළ පූහුණුව ගැන බලනකාට නා එකේ ඇත්තටම ඇති වැදගැමීමක් තැං.

එක් කෙනෙක් කියනවා “ඒ පරමෝත්තර බුහ්ම පදාර්ථය” කියලා. තව කෙනෙක් කියනවා “එක මේ ඔයාගේ ස්නායු පද්ධතිය ගුමු ගුමු ගානවා - එව්වරයි” කියලා. පිතගේරාස් කියයි “සුර්යයා, වන්ද්‍යා සහ ගුහයින් තමතමාගේ ප්‍රමුණය පදනම් කරගෙන තමන්ටම විශේෂිත වූ ගුමුගුමුවක් නිපදවනවා. ඒ නිසා අපිට මේ ඇහෙන්තෙන විශ්වයේ සංගිතයයි. ඒක බාහිරව මිනිස් කනට ඇහෙන්තෙන තැං” කියලා. හඳු යෝගීයෙක් කියයි “නැ, මේක තමයි ඔබේ ප්‍රාණ නමැති ජ්‍වලය ගක්තියේ අනුනාදය. ප්‍රාණය ඔයාගේ වතු හත ඔස්සේ ක්‍රියාකාරී වෙනකාට එන අනුනාදය. ඒක තමයි ඔයාගේ ගාරීරික හා මානසික ගක්ති පද්ධතියේ ඇහෙන දුනෙන නියෝජනය”, “එක තර්තාවේ ගිතය”, “නැ නැ ඒක තමයි ....” ඔය විදියට දිගට දිගට යන්න පුළුවන්.

මෙතන වැදගත් කාරණේ තමයි, මතවාද ඇති කර තොගෙන, විශාල ප්‍රතිඵලයක් තොදෙන විදිහේ ස්ථීර විනිශ්චයවලට තොපුම්ණ, ඒ වෙනුවට මේ විශ්චය පුරා පැතිරුණ සර්ව සාධාරණ

කම්පනයේ තියන හොඳ ගුණාග අපිට පුවුදුවාලන්ට උපකාරී කරගැනීම; එයින් දැනුමැති වී ගාන්ත හාවයක් ඇති කරගැනීම.

මේකත් හරියට ග්‍රැසනය වගෙයි. ග්‍රැසනය යනු පෙණහැවුලට අවශ්‍ය ගක්තිය වාතයේ තියන ඕක්සිජන්වලින් උරාගෙන කාබන් බියොක්සයිඩ් පිටතට දුම්මයි කියලා අපට පුස්ම ගැනීම සරල බටහිර විද්‍යාත්මක ක්‍රමයට සම්බන්ධ කරන්න පුළුවනි. එහෙම නැත්තම් ග්‍රැසනය විශ්චමය අධිහොඟික ලක්ෂණයක් හැටියට, එනම්, විශ්චයේ ප්‍රාණය (සංස්කෘතයෙන් ප්‍රාණ කියන්නෙන ග්‍රැසනයට) ස්ථීරව තොකව්ව ව්‍යුතාකාරව ගමන් කිරීමක් හැටියට හිතන්න පුළුවන්. ග්‍රැසනයේ වැදගත්කම විශ්චමය වශයෙන් ගත්තත් ක්‍රියාත්මක වශයෙන් ගත්තත් ඔබට ඒ දෙස බලා සිටලා සිත ඒකාග්‍ර කරගන්නයි සතිමත් වෙන්නයි පුළුවන් නො.

නාද යෝගය සංසන්දනය කළ හැකිකක්. ඉතින් මම හැම විටම දෙරෙයවත් කරන්නෙන ඒ ආකල්පයයි. ඒක “ඇත්තටම” (මේ වචනය මෙතනදී අර්ථවත්ව යොදන්න පුළුවන් නා) මොකක් වුණත් අපිට ඒක හාවිත කරන්න පුළුවන්. ඒ හාවිතයේ ප්‍රතිඵල ඉතාම නිසැක සැබැං ප්‍රතිඵලයි.

- ප්‍ර - යම් අයකට මේ නාදය ඇහෙනවා නා එයා සෝතාපන්න වෙලා කියලා කියනවා මම අහලා තියනවා. ඒක ඇත්තක්ද? මගේ යාලිවෙක් ඉතා මිල අධික සති අන්ත හාවනා වැඩ සටහනකට ගියා. එතන එයා ඉගෙනගත්තේ මේ ක්‍රමයයි. ඒකෙන් ඔහුට යම් යහපතක් වෙන්න ඇති. ඒත් ඒක සෝවාන් වීම කියලා කිම නා තරමක අතිශයෝක්තියක් හැටියටයි මට පෙනෙන්නෙන. ඔබ මොකද කියන්නෙන?

- පි - මේ ඉගැන්වීම මිල කරන්න බැරි තරම් අනර්ස දෙයක්. ඒත් සති අන්තයකට බොලර් 5000 ක් ගෙවීම අපරාදේ කියලයි මට හිතෙන්නෙන. අඩු ගණනා මීට අවුරුදු ක්‍රියාකාරී කළින්

ඇමෙරිකාවේ ඔය වගේ වැඩ සටහනක මිල දරුණය මම දැක්කේ ඔහොමයි.

යම් අයකුට නාද ධිවතිය ඇහෙතවා නං එයා සෝතාපන්න වෙලා කියන එක කොහොත්ම ඇත්තාක් නොවෙයි - අඩු ගණනා ඒ වචනය බෙංද්ධියින් අතර භාවිත වෙන අර්ථයෙන් ගත්තාම. සම්භාව්‍ය බුද්ධ ධර්මයේ අරුතින් ගත්තාත් සෝතාපන්න කියන්නේ යමකුගේ හදවත සහ සිත් ආයේ තොවීන පරිදේන්ම ලෝහ, දේශ, මෝහවලින් විමුක්ත විමත් කිසීම ආකාරයක ආත්මාර්ථකාම් ආකළුප තොතින්ම යන තත්ත්වයටයි. සෝතාපන්න ඇත්තා සම්පූර්ණයෙන්ම නිරමල හදවතින් යුත්තයි. ඒ අය කවදාවත් වංචා, දරුණු කියා, වංකකම්, කාමයේ ගැලීම් ආදියේ යෙදෙන්නේ නැ. ඔවුන් ස්ථීරවම තොන්නේ තොසුලෙන සන්හිදියාවක, ප්‍රීතියක, නිදහස් බවක. ඉතින් ඒ අය නං තමන් දන්න දේ උගේන්නේ අර වගේ මුදලක් අය කරන්නේ නැ.

නාද ධිවතිය කියන්නේ යමකුට යෙදෙන්න පුළුවන් අත්දිකීමක ස්වාභාවික ගුණයක්. ඒක දිග කාලයක් තිස්සෙ බුද්ධිමත්ව යෙදෙවිවොත් ඒක සැබෑ විමුක්තියට උපකාරවත් වන කොළඹයක් වෙන්න පුළුවන්.

තමන්ට භොදු අත්දිකීමක් ලැබුණාම ඒක වෙනත් අය එක්ක බෙදාගන්න උනන්දුවක් ඇති වීම ස්වාභාවිකයි. ඒ අනුව ඔවුන් වැරදි ප්‍රත්‍යක්ෂයක් ඔස්සේ තමන්ගේ අත්දිකීම අතිශයෝක්තියෙන් කියන්න යෙදෙනවා. ඒ වගේම, තමන්ට ඉතා භොදු ප්‍රතිඵල ලැබුණාම මිනිස්සු බොහෝ විට ඒ අත්දිකීමේ වචා ගැඹුරු අරුතක් හෙළි කරගන්න, නැත්තං බාහිර ලෝකයෙන් වලංගු භාවයක් ලබාගන්න කුමතියි. මේ කාරණයේදී පෙරවාදී සම්පුදායෙන් ආව ඇත්තා මේ ඇතුළතට සවන් දීමේ කුමය ඉගෙනගත්තාම සමහර විට මෙන්න මේ වගේ දේවල් උද්ධිවිගයෙන් කියනවා - "දන්නවද, බුද්‍යන්වහන්සෙගේ ගෝලයින්ට කිවිවේ 'සාවක සංස' කියලයි. 'අසන්නන්ගේ ප්‍රජාවක්.' ඒක් තේරුම, එයාලා ඇතුළත ධිවතිය

අහන්න සමත් වුණ ඇත්තා වෙන්න ඕනෑ." එහෙම නැත්තං මිටත් වචා සැක සහිත තිරැක්තිමය තර්කයක් හදාගන්නවා. "දන්නවද - සෝතාපන්න කියන වචනය හැම තිස්සෙම පරිවර්තනය වෙන්නේ 'ප්‍රවාහයට ඇතුළු වූ තැනැත්තා' කියලයි. ඒ උනත් මට හිතෙන්නේ එයාලා 'සෝත' කියන එක් වැරදි තේරුමයි අරගන තියෙන්නේ. ඔව්, 'සෝත' කියන්නේ ප්‍රවාහය තමයි. ඒත් හරියටම මේ අකුරුවලින්ම 'සෝත' කියන වචනය තියනවා කන, ගුවන ඉන්දියය කියන තේරුමත්! ඉතින් ඒ පදය තියමම තේරුම තමයි, 'ගුවන ඉන්දියය තමැති ද්වාරය ඔස්සේ ධේමය අවබෝධ කළ තැනැත්තා.' ඉතින් නාද ධිවතියට සවන් දෙන්න පුළුවන් වුණ කෙනා ඇත්තම සෝතාපන්නයි!" ඔන්න ඔහොම තර්කයක්.

එකත් වැරදියි ! ආය පාරක් හිතේ ආසාවට ආව සිතුවිල්ලක්. මොකද, මෙතනදි "සෝත" කියන්නේ ඒ තේරුමෙන් තොවෙයි. වෙනින් පුගක් ඉගැන්වීම් කුමවලින් ඒ බව සනාථ වෙනවා. <sup>6</sup>

රටත් වචා, මේ "කනින් ඇතුළු වූ තැනැත්තා" කියන අර්ථ නිරුපණය ගත්තාත්, සෝතාන් වීමේ ලක්ෂණයක් හැටියට ඒක පිළිගන්න නං පුදෙක්ම මේ නිහත බවේ නාදය ඇසීමට වචා තව පුගක් දේවල් අවශ්‍ය වෙනවා. සෝතාපන්න වෙනවා කියන්නේ හදවත් මනසත් ගරීරයෙන් හා පුද්ගල භාවයෙන් සම්පූර්ණ යෙන්ම නිදහස් වීම. සමාජ භා ආගමික සම්මත වලට බැඳීමක්වත් ඒවා ගැන අවුලක්වත් කොහොත්ම තොමැති වීම. අන්තිමට, සත්‍යය අවබෝධ කිරීමේ මේ තැනට පත් වුණ තැනැත්තා විමුක්ති මාර්ගය වන්නේ මොකක්ද, තොවන්නේ මොකක්ද යන්න ගැන සැක ඇති වීමේ තත්ත්වයෙන් සම්පූර්ණයෙන්ම ඔබවට ගිහින්. මේ සත්‍යවලොධයේ ගැඹුර, නාද ධිවතිය විතරක් ඇසීම නිසා යම් ආධ්‍යාත්මික ගුණයක් ලැබුණා නම් රට වචා ඉතාම බැබෙනුයි තියෙන්නේ.

මට ඇහිලා තියනවා, මේ සමාන ආකාරයට මිනිස්සු මෙන්න මෙහෙම දේවල් ප්‍රකාශ කරනවා. "ඒක තත්ත්වගත නොවූ ස්වභාවයේ නාදයයි", "ඒක අමත ධර්මයේ නාදයයි". මමත් ඒ වාගේ කියමන් කිපයක් හදලා තියනවා.<sup>7</sup>

නිරමල දියුලන තථා ගියයි,  
ඇතුළත සුදීලන අනන්ත ගාන්තියයි,  
නිරතුරු ඇසෙනා නාද කදම්බය  
ගිගුම දෙමින් එය මහෝසයක් සේ.

අපට ඇතුළත ධවතිය ඇහෙනවා නම් අපට ඇත්තටම "අමත ධර්මය හමු වුණා" කියලා අපි හිතුවොත් ඒක තමයි වැරදිද. ඒක එහෙම වෙන්නෙන නැ. අපට නිසැකව කියන්න පුළුවන් වෙන්නේ සිනුවක් දිගටම වදිනවා වගේ නාදයක් කන් දෙක ඇතුළෙන් ඇහෙනවා කියල විතරයි. මම ආයත් කියන්නම් - මේවා කාචාමය සහ ප්‍රබෝධක ආවේගයෙන් කියන කියමන් වෙන්න පුළුවන්. පරම සත්‍යය පිළිබඳ වැදගත් දරුණක වෙන්න පුළුවන්. ඒත් බොද්ධ පර්යාලෝකයෙන් බැඳුවොත්, සෝච්චන් වීම පිළිබඳ මේ අතිරේක උපකල්පනය බරපතල අතිශයෝක්තියක්.

එ ඇරෙන්න, ඒක විනිටස් රෝගය කියලා හිතාගෙන ඒක මහ වදකාර ලෙඛක් කියලා බෙත් ගත්ත ඇත්තො ගැන බලන්න. එ ඇත්තො ඉන්නවා ඇත්තේ කිසිම අන්දමක ආධ්‍යාත්මික පුරුණත්වයකින් ඉතාම දුරකයි. රටත් වඩා, ඒක ඇසීමට එ අයට විශාල මුදලක් ගෙවන්න සිද්ධ වෙළාත් නැ.

කළින් කිවා වගේ, අඩු ගණනේ බොද්ධ පර්යාලෝකයකින් ගත්තාම, නිහඹ බවේ ධවතිය ඇසීම විමුක්තියට උපකාරී වන එලදායී මගක් වෙන්න පුළුවන්. නමුත් එය ඇසීම විමුක්තියේ අංගයක් නොවෙයි.

පාර්ශ්වතික ධර්මයේ, අමත ධර්මයේ ඉතා හොඳ සංකේතයක් හැරියට ගැනීමට සුදුසු ලක්ෂණ ගණනාවක් නාද ධවතිය තුළ

තියනවා. ඒත් මෙන්න මේක සිතේ තබාගැනීම ඉතා වැදගත්: මේ ලක්ෂණ වනාහි තෙසසර්ගිකවම ඉන්දියානුහුති ලෝකයෙන් ඔබිබෙහි ඇති දෙයක් විස්තර කිරීමට ඉන්දියානුහුති ලෝකය තුළින් ගත් සංකේතයි. අපි අන්න ඒක හිතේ තබාගත්තොත් අපට එය ගැන අදහසක් ඇති කරගත්ත පහසු වෙනවා. ඒත් අපේගමනට ප්‍රයෝගනවත් වෙන මග සලකුණ, අපේ ගමනේ කෙළවර හැරියට වරදවා වටහාගත්ත නාරකයි.

පූ - අපට ඒක ඇහෙන්නේ නැත්තං, හැගෙන්නේ නැත්තං, පෙනෙන්නේ නැත්තං..... එතකොට ?

පූ - මෙහෙමයි - කළින් කිවාවා වගේ "රත්රන් ඇත්තේ ඔබට එය හමු වෙන තැනයි." ඉතින් ඔබට මේ කම්පනයේ කිසිම ස්වභාවයක් හඳුනාගත්ත බැරි නං, බාගදා ඔබට වෙන තැනක් හාරන්න වෙයි. ඒ කියන්නේ, ඔබි ගතිලක්ෂණවලට වඩාත් ගැළපෙන හාවනාවක් තොරුගත්ත - ආනාපාන සතිය, මෙත්ම් හාවනාව, නැත්තං යම් මත්තුයක්.

එ වුණත් ඔබ ඒක අත්හැර දමන්න කළින්, ඒක හොයාගෙන රට පස්සේ ඒක යොදාගැනීමේ හැකියාව වැඩි කරන්න සරල ක්‍රම කිපයක් තියනවා. ඒවා කරලා බලන්න පුළුවන්. පළමුවෙන් - ඔබි ඇගිලි දෙකක් කන් දෙක අස්සට දමාගෙන බලන්න. මේක ටිකක් ගොරහැඩි දෙයක් වගේ. දිග වෙළාවක් පුහුණු වෙන්න කොහොත්ම හොඳ විදිහක් නොවේයි. ඒත් එ මුල්ම සම්බන්ධය ගන්න මේක හොඳ විදිහක්. හැකි තාක් ප්‍රමාණයකට බාහිර ගබ්ද කපා හැරලා රට පස්සේ ගුවණයෙ ඉතුරු වෙළා තියෙන්නේ මොකක්ද බලනවා.

දෙවැනිව - මේක ටිකක් සංකීරණයි. මිළග සැරේ නානකොට හෝ පිහිනුම් තවාකයට ගියාම කන් දෙක වතුරට යටින් හිටින්න තියාගෙන ඉතාම නිශ්චලව ඉන්න. නැවත වාරයක් ඔබි අවධානය

ශ්‍රවණයට යොමු කරගෙන ඔහෙන් අහගෙන ඉත්ත. කියන්න දෙයක්ද, මහ සේනාගක් ඉත්ත තබාකයකට ගියෝත් නං මේකෙන් ඒ හැටි වෙනසක් වෙන්නේ නෑ. ඒත් මේක නිහඩව කරන්න ඔබට පූජාවන් නං, ඇතුළත ධිවනිය පිළිබඳ හොඳම අවබෝධයක් දෙන හැඳින්වීමක් විය හැකියි.

## නිගමනය

බෞද්ධ භාවනා ක්‍රමයෙහිදී ඔබ හැම විටම “මේක වැඩ කරයිද? මගේ උත්සාහයය ප්‍රතිඵල මොනවාද?” යයි නිතරම සලකා බලන්නෙහිය. ප්‍රතිඵල යහපත් නම්, ඔබට දිගමම කරගෙන යාමට එය දෙධරයක් ලෙස යොදාගන්නෙහිය. එහෙත් ඔබේ ව්‍යායාමය ප්‍රතිඵල නොදෙන්නේ නම්, ඔබ කරන ආකාරයද ඔබට යොදාගත හැකි වෙනත් විවිධ ක්‍රමද ගැන සලකා බැලීම අවශ්‍යය.

මේ භාවනා ක්‍රම ඇත්තේ ඔබ සඳහා බව සිහි කිරීම හැම විටම වැදගත්ය. එවාට ඔබ යටත් වනවා වෙනුවට, එවා ඇත්තේ ඔබට සේවයක් කිරීමටය. එහෙයින් කරුණාකර මේ ඇතුළතට සවන් දීමේ ක්‍රමය යොදා ගෙන එය ඔබට ප්‍රයෝජනවත් වේදායි බලන්න. එසේ වේ නම්, “හරි දේ” එයයි. එසේ නොවේ නම්, ආධ්‍යාත්මික ගිරි ශිබරය නැගීම සඳහා වෙනත් මාරුග තෝරාගනු මැනවි.

ඉතුරු වන්නේ නිහඩතාවයි.



## අදාළ ග්‍රන්ථවල උධ්‍යත

### ඛුරංගම සූත්‍රය

“මම ග්‍රවණ ඉන්දියයේ ප්‍රඛුද්ධ ස්වභාවය කෙරෙහි යොමු කරන භාවනාවකින් ආරම්භ කළේම්. ප්‍රථමයෙන්ම මම බුදුවරයින්ගේ ප්‍රවාහයට ඇතුළු වීමේ අරමුණ ඇතිව මගේ ග්‍රවණය අභ්‍යන්තරයට නැවත යොමු කළේම්. එවිට බාහිර ගලිද අන්තර්ධාන විය. මගේ ග්‍රවණය ගමන් කරන දිඟාව ආපස්සට හැරවූ පසු ගබිදය නතර වූ පසු, ගබිදය භා නිහඩ බව යන දෙකම හටගැනීම නතර විය. ඒ කෙසේ වේද යත්, මා ක්‍රමයෙන් ඉදිරියට යන විට, මා ග්‍රවණය කළ දෙයත් එසේ ග්‍රවණය කළ දෙය පිළිබඳ මගේ දැනුවත් බවත් යන දෙකම කෙළවර විය. සැම දෙයක්ම කෙළවර වූ විට පැවැති මානසික තත්ත්වය පවා අන්තර්ධාන වූ පසුවද මම විවේක නොවීම්. මගේ අවදි බවද අවදි බවට අරමුණු වූ විෂය වූ දේවල්ද ගුනා විය. මගේ අවදි බව ගුනා වීමේ ඒ ක්‍රියාවලිය මූලිමනින්ම සම්පූර්ණ වූ විට, ඒ ගුනා වීම මෙන්ම ගුනා වීමට විෂය වූ දේ පවා අන්තර්ධාන විය. උත්පාද වීම සහ එවා භාග වීමද භාග විය. ඉක්තියි පරම නිශ්චලතාව, නිර්වාණය පහළ විය.

“මම එක් වරටම සාමාන්‍ය සත්ත්වයින් වසන ලෝක අධිඛ්‍යා ගොස් ලෝකෝත්තර බවට පත් වීම්. තවද සාමාන්‍ය සත්ත්වයින් වසන ලෝක අධිඛ්‍යා ගොස් ලෝකෝත්තර බවට පත් වූවන් වසන ලෝකද අධිඛ්‍යා ගොස් ලෝකෝත්තර බවට පත් වීම්. එවිට දස දිසාවේම පැවැති සැම දෙයක්ම කෙරෙහි සම්පූර්ණයෙන්ම දීප්තියක් පැතිර ගියේය. එකල්හි මම අසමසම වූ බල දෙකක් දිනාගත්තෙම්. පළමුකොට, සමස්ත දස දිසාවේම පැතිර පවත්නා සියලුම බුදුවරයින්ගේ පරමාර්ථමය වූ විස්මයනක ගැඹුරු බුද්ධත්වයට පත් පරම මනස භා එක් වනු සඳහා මගේ මනස ඉහළට ගමන් කළේය. එකල්හි මගේ මෙමත් බලය ඒ කථාගතයින් වහන්සේලාගේ මෙමත් භා සමාන විය. දෙවැනිව, සමස්ත දස දිසාවේම සය ආකාර වූ පැවැත්මවල වාසය කරන සියලුම සත්ත්වයින්

හා එක් වීම සඳහා මගේ මනස පහළට ගමන් කළේය. ඒ කෙසේද යත්, ඔවුන්ගේ දුක් පීඩාද ඔවුන් මෙමතිය සඳහා කරන දුක්ඩිත ආයාචනය මගේම මෙන් මට දැනුණි. ”

(234, 235 පිටු)

“මෙ ස්ථානය උදෙසාම වන, සත්‍ය වූ පරමාර්ථ ධර්මය  
මෙ සහා ලෝක ධාතුවට දේශනා කිරීමට  
බුදුවරයකු ලෙස පහළ වූ උත්තමයන් වහන්සේට,  
ලෝක ප්‍රාජ්‍යත තථාගතයන් වහන්සේට,  
මම දැන් ගෞරවයෙන් මෙසේ පවසා සිටිමි -  
නිරමල වූ නිරවාණය හෙළි කරගත හැක්කේ  
ගුවණය තුළින් බව මම පවසා සිටිමි.  
සමාධියේ පරිපුරුණත්වය දිනාගැනීමට අපේක්ෂා කරන සියල්ලෝම,  
එයට පිවිසීමට ඇති මාර්ගය  
ගුවණය බව නිසැකයෙන්ම වටහාගන්නොය.”

(253 පිටුව)

“ගේෂ්‍ය පර්ශ්දය! ආනන්ද! ඔබේ විකෘත ගුවණය නමැති  
රැකඩ නැවුම නවත්වන්න! ඔබේ අව්‍යාජ නෙසරුගික ස්වභාවය  
ගුවණය කරනු සඳහා පුදෙක්ම ඔබේ ගුවණය ආපස්සට හරවන්න.  
පරමෝත්තර නිරවාණයට මාර්ගය මෙයයි.  
නිරවාණය වෙත බිඳෙන යන අව්‍යාජ සත්‍ය මාර්ගය මෙයයි.”

(256 පිටුව)

“න බසින් අශ්‍රතින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද  
දුරංගම සූත්‍රයෙනි. (3)

(බොඳ ගුන්ර පරිවර්තන සංගමයේ පරිවර්තන කම්ටුව),

### ඡාන්දාගාෂ උපනිෂද්

ඉදින්, මේ දේව ලෝකයට වඩා ඉහළින්, සියල්ලටම ඔබබෙන්, සැම දෙයකටම ඔබබෙන්, වඩාත් ඉහළින් වෙනත් ලෝකයක් තොමැති  
යම් ලෝකයක් ඇත්තේද, ඒ ඉහළම පිහිටි ලෝකයෙහි දිලෙන ආලෝකය - සත්‍ය වශයෙන්ම එය වනාහි, මිනිසා අහාන්තරයෙහි දිලෙන  
ආලෝකයම වේ. එහි ගුවණය මෙසේ වෙයි - දෙකන් වසාගත් විට  
නාදියක්, වහ්නි ජාලාවක් බුරුබුරා නගින්නා වැනි තින්නාදියක් ඇසෙයි.

(ඡාන්දාගාෂ උපනිෂද් - 313.7.8)

Mind Like Fire Unbound -

නනිස්සරා හිමියන්ගේ පරිවර්තනයේ 1 පරිවිෂේදය

### The Dharma Bums

නිහඩතාව කොයි තරම් තියුණුද යත්, ඔබට ඔබේ රුධිරය දෙකන් තුළ  
ගිගුම් දෙනු ඇසෙයි. එහෙත් රට වඩා ඉතාම විශාල ලෙස ඇසෙන්නේ  
ඒ ගුජ්ත ගිගුම් දීමයි. ප්‍රයාවේ ව්‍යුත්‍යෙහි ගිගුම් දීම හා නිහඩ බවේම  
ගුජ්ත ගිගුම් දීම නම් මෙයම යයි මම සැම විටම සිතම්. එය වනාහි ඔබ  
ලැපන් දා සිට මේ දක්වා කාලය පුරාම විදින පීඩනය නිසා ඔබට  
අමතක වී ඇතැයි සිතෙන යමක් සිහිපත් කරවන ඉමහත් ජ් ජ් ජ් ජ්  
නාදියකි.

මා ආදරය කරන්නන්ට - මගේ මවට, ජැගීට - මේ ගැන පහදා  
දෙන්නට ඇත්තම් කියා සිතෙ. එහෙත් එහි ගුනාතාව සහ නිරමල  
හාවය විස්තර කරන්නට වවන කොහොත්ම නැතිකමයි ගැටලුව.  
“ජ්වත් වන සත්ත්වයින් වෙත දිය හැකි යම් නිශ්චිත නියත ඉගැන්වීමක්  
ඇත්ද?” යනු එල්ලා හැලෙන ඇසිබැමින් යුතු දීපංකරගෙන් බාගඳා  
ඇසු ප්‍රාග්නය විය හැකිය. ඔහුගේ පිළිතුර වූයේ “ව්‍යුත්‍යෙහි ගිගුම් දෙන  
නිහඩතාවයි” යනුයි.

(The Dharma Bums. - පර 22. Jack Kerouac)

## කාමල් කන්දේ ආරෝහණය

(පුවිදා බෙල් මොන්තේ කාමලෝල්)

කිසිත් නැං, කිසිත් නැං, කිසිත් නැං, කිසිත් නැං, කිසිත් නැං.  
කන්ද මත පවා, කිසිත් නැං.  
(නාද, නාද, නාද, නාද, නාද.  
යෙ එන් එල් මොන්තේ, නාද)

(කාමල් කන්දේ ආරෝහණය -  
ඉද්ධ තු ආන්මයාණන්ගේ මාරුගය,  
කුරුපියේ ගාන්ත ජෝන් විසිනි.)



## ආග්‍රිත ග්‍රන්ථ

1. *An Imaginary Tale : The Story of i (The Square Root of Minus One)* - ප්‍රින්ස්ට්හ් පුස්තකාල විද්‍යා සංස්කරණය - කරුණ : පෝල්. ඩේ. නඩින්
2. *The Law of Attention : Nada Yoga and the Way of Inner Vigilance (Inner Traditions; 2 වන සංස්කරණය, 2010)* - කරුණ : එච්ච් සලිම් මයිකල්
3. ඉරුගම සූත්‍රය - ගරු හ්සුවාන් පුවා ස්වාමීන්වහන්සේගේ අටුවාවෙන් ගත් කොටස්ද සහිතය. (අයිතිය - බොද්ධ ග්‍රන්ථ පරිවර්තන සංගමය - 2009)

බොද්ධ ග්‍රන්ථ පරිවර්තන සංගමයෙහි ඉරුගම සූත්‍ර පරිවර්තන කම්ටුව විසින් වින හාඟාවෙන් ඉංග්‍රීසි හාඟාවට අලුතින් පරිවර්තනය කරන ලදී. ගරු හේ සුරේ ස්වාමීන් වහන්සේ (සහිතික කරන්නා.), දිං යැං ස්වාමීන්වහන්සේ, දිං යොං ස්වාමීන්වහන්සේ, දිං සාමණේරයන් වහන්සේ, දිං හායි සාමණේරයන් වහන්සේ, රෝන් එප්ස්ටීන්, බේවිඩ් රවුන්ඩිස්, යොයි වෙයි, පුලින් වැං සහ ලොරා ලින්

4. මුද්‍රණය නොකළ අත් පිටපත - *Deep Listening* වාන් වෝසෙන් බෙස්ගේ ධර්ම දේශනයක්. <http://www.zendust.org/audio/deep-listening>
5. *Naam or Word - Book Two : Shabd - The Sound Principle* - කරුණ : ගාන්ත් කපිල් සිං. [http://www.ruhanisatsangusa.org/naam\\_naam\\_shabd1.htm](http://www.ruhanisatsangusa.org/naam_naam_shabd1.htm)
6. නිදරණ පිටපත : සංයුත්ත නිකායේ 55 . 5  
“ගාරිපුත්‍රය, ‘සෞතය, සෞතය’ යයි කියනු ලැබේ. ගාරිපුත්‍රය, සෞතය කවරේද” සිං හාගුවතුන් වහන්සේ වදාල සේක.  
වහන්සේ, මේ ආරුය අෂ්ට්‍රාංගික මාරුගයම සෞතය වේ. එනම්, සම්මා ද්‍රියි, සම්මා සංකජ්ප, සම්මා වාචා, සම්මා ආජ්ව, සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධියි.”
7. “සාරිපුත්ත, මැනැවි මැනැවි. සාරිපුත්ත, යමෙක් මේ ආරුය අෂ්ට්‍රාංගික මාරුගයෙන් යුතු වූයේ වේද මේ සෝතාපන්ත යයි කියනු ලැබේ.”

(සං.නි. 5 - II සෝතාපන්ති සංයුත්තය, දුතිය සාරිපුත්ත සූත්‍රය)

7. *Self Portrait* - කරුණ : අජාන් අමරෝ ස්වාමීන්වහන්සේ - "Silent Rain" කෘතියේ 263 ප; "Rain on the Nile" කෘතියේ 65 ප.